



# නිවන් දැකීමේ කෙටි මග

දේශකයාණය්  
අතිපුරුෂ ත්‍රිපිටකාචායායී  
නාලයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ  
නාලයන ආරණ්‍යය - පන්සියගම

ධර්ම දානය  
පානදුරේ පද්මා අමරසේකර  
මැණ්ඩන් විසිනි.

# නිවන් දැකීමේ කොට් මග

දෙවන මුද්‍රණය : 2011 පෙබරවාරි

තෙවන මුද්‍රණය : 2018 සැප්තැම්බර්

---

© : අතිපුරුෂ තාලුකෙන් අරියධම්ම ක්වාමීන් වහන්සේ

---

ඩර්ම දානය පිණිස පමණි.

ඩර්ම දානය සඳහා මුද්‍රණ විමසීම්.

---

මුද්‍රණය

---

 දීමූත් මුද්‍රණාලය

අංක 103/A, නුවර පාර, යක්කල.

දුර: 033-2239662 / 077-8829705

033-4366777 / 076-6727070

විද්‍යුත් තැපෑල: dimuthupub@yahoo.com

dimuthupub@gmail.com

දහම් පොත් කියවීම සඳහා පිවිසෙන්න.

වෙබ්: www.dhammadanabooks.com

## පෙරවදුන

නමො තස්ස හගවතො අරහතො සමමා සම්බුද්ධස්ස

“තරේ කතමා සති? ය මති අනුසස්ති පරීසස්ති සති සරණතා ධාරණතා අපිලාපනතා අසම්මුසනතා සති සතින්දියා සතිබලං සමමාසති, ආකා වුවවති සති”

සිහිය නම් කවරේ ද? යම් සතියක්, නැවත සිහි කිරීමක් පෙරවුව සිහි කිරීමක්, සිහියක්, සිහි කරන ආකාරයක්, බරණ බවක්, අරමුණු තො ඉල්පන බවක්, තො මුලාවන බවක්, සති ඉඟියක්, සති බලයක්, සමමා සතියක් ඇත්තේ වේ ද, මෙය සතිය යැයි කියනු ලැබේ.

“සරනති තාය, සයා වා සරති, සරණමතනමෙව වා එසාති සති”

යම් ගක්ති විශේෂයකින් අරමුණු සිහි කරවන් ද, තමන් සිහි කරේ ද, සිහි කිරීමේ ගක්ති මාත්‍රය හෝ සතිය නම් වේ.

සිතෙහි යෙදෙන කුසල විත්ත විවියක තමන් හා එක්ව යෙදෙන අනෙකුත් නාම ධීමියන්ට (වෛතසිකයන්ට) අරමුණු සිහි කර ගෙනට උපකාර වන වෛතසිකය “සතිය” නම් වේ.

මේ සති වෛතසිකය වනාති කුසල් සිත්ති පමණක් යෙදෙන සිතුවේල්ලකි. මේ සතියෙහි “අපිලාපන උපග්‍රහණීයන” යනුවෙක් ලක්ෂණ දෙකක් ඇත්තේ ය.

කුසල සිත්ති යෙදෙන අරමුණු මේ සතර සතිපරිධාන, මේ සතර සමයක්ප්‍රධාන, මේ පක්දුවේහැය, මේ පක්දුව බල, මේ සත්තා බොප්පිඛිංග. මේ ආය්සීය අඡ්‍යාංගික මාත්, මේ සමට හාවනා, මේ විද්‍යාත්‍යා හාවනා යනාදී ලෙස අමතක වන්නට නොදී සිහි කරවන ලක්ෂණය “අපිලාපන ලක්ෂණය” නම් වේ. මෙය සක්විති රුපතුමාට කුද මහත් සියලු දෙය සිහි කරවන හාත්ඩාගාරක ඇමරිවරයා මෙන් ය. ඒ හාත්ඩාගාරක ආමාත්සවරයා සක්විති රුපතුමා වෙත ගොස් දේවයන් වහන්ස, ඔබ තුමාගේ ඇත් සේනාව මෙපමණා ය, අස් සේනාව මෙපමණා

ය, රෑ සේනාව මෙපමණ ය, පාබල සේනාව මෙපමණ ය, රන් මෙපමණය, රදී මෙපමණය, කහවතු මෙපමණය. දේවයන් වහන්සේ මේ සියල්ල සිහි කෙරෙන්වා යනුවෙන් සියලු දෙය සිහි කරවා දෙයි. එමෙක ම අප්පාපන සිහිය ද කුසල ධ්‍රීඛ හා අකුසල ධ්‍රීඛ සිහි කරවයි. එබැවින් මෙමෙව අර්ථය නිර්වාණාර්ථය කැමති වන තැනැත්තා මේ සති වෙතසියයේ උපකාරයෙන් අත් හළ යුතු ධර්ම අතහැර සේවය යුතු ධර්ම සේවනය කොට ජය ගන්නේය.

ලංකොට ගැනීම “උපග්‍රන්හන ලක්ෂණය” නම් වේ. සක්විති රජුමාගේ පරිනායක රත්නය මෙනි. ඒ පරිනායක රත්නය “මොවනු සන්විති රජුමාට විරැද්ධ ය, මොවනු උපකාර ය, මොවනු අනුපකාර ය, යයි සමකා හිතවත්තු ලංකොට දෙන්නේ ය. එසේ ම මේ ලග්ගන්හන සිහිය ද කාය දූෂ්චරිතාදී අහිතකර දෙය ඇත් කොට, කාය සුවරිතා දී හිතකර ධර්ම ලංකොට දෙන්නේය.

නිර්වාණාවබෝධය පිණිස සිත්ති පිහිටුවා ගත් උසස් ප්‍රාර්ථනා ඇතිව යම් ගමනක් ආරම්භ කරන ලද්දේ ද, යම් දූෂ්චරිතක ඒ උත්තමාර්ථය සඳු වන්නේ ද, ඒ තාක් මේ සිහිය අත් නොහැර පැවැත්විය යුතු ධම්ර්යකි.

තව ද “සති ව ක්වාහං සඩබහ්යකං වදුම්” යනුවෙන් ‘මහගෙති ! සිහිය සියලු අර්ථ සිද්ධිය කරන්ති ය යයි මම කියම්’ යනුවෙන් වදුල බැවින් ලොකික ලෝක්ත්තර සියලු අර්ථ සිද්ධිය කර දෙන්නේ ය.

මේ සතිය සිහි එළඹ සිටීම ලක්ෂණ කොට ඇත්තේ ය. සිත මුලා නොවීම කෘත්‍ය රසය කොට ඇත්තේය. සිත මුලා නොවීම කෘත්‍ය රසය කොට ඇත්තේය. සිත් ආරක්ෂා කිරීම වැටහෙන ආකාරය කොට ඇත්තේ ය. ස්විර කුසල සංදුර්ධාව ආසන්න කාරණය කොට ඇත්තේය.

මේ සිහිය නිර්වාණාවබෝධය පිණිස පවත්නා එකම මාර්ගය වේ. ඒ බව සම්මා සම්බුද රජාණන් වහන්සේ “විකායනා අයා, නිකුවේ, මගෙගා සතතාහං විසුසුධියා සෞකපරදානාහං සමතිකකමාය දුකුඩුමනස්සාහං

අන්විගමාය කුදායස් අධිගමාය නිඛ්‍යාතස් සංවිධිකරාය, යැඳිදු වන්නතාරෝ සතිපටධානා” යනුවෙන් වදාල දේක.

කලකට ඉහතදී ග්‍රි කලයාතා යෝගාගු සංස්ථාවේ ප්‍රධාන අනුගාසක මහා කර්මස්ථානාවායී අති ප්‍රප්‍රනීය නා උයන් අරියධම්ම මහා ස්වාමීන් වහන්සේ විසින් මහා සතිපටධාන සූත්‍රාන්හ දේශනාවෙන් කරන ලද සුවිශ්චී ධීම් දේශනාවක් පිටපත් කොට ධීම ප්‍රස්ථිකයක් වශයෙන් සකස් කොට ධීම දානයක් වශයෙන් ප්‍රදානය කරනු බෙන්නේ පින්වත් ධීම්පාලි සිල් මැණියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පින් කැමති පානදුරේ පද්මා අමරසේකර මවිතුමිය විසිනි.

දානයන් අතර උතුම් ම දානය ධීම දානමය ප්‍රත්‍යා කර්මය වශයෙන් ධීම ප්‍රස්ථිකයක් සකස් කොට ධීමකාමීන් වෙත බෙදා දීමේ මහග කුසල බලයෙන් පින්වත් ධීම්පාලි සිල් මැණියන් වහන්සේ ප්‍රධාන සැමට ඉතා පහසුවෙන් සිල සමාධි ප්‍රජා ගුණ ප්‍රේරණය කොට ගෙන සුවසේ ම ප්‍රාර්ථනීය බෝධියෙන් නිවන් සුව ලැබේමට හේතු උපනිශ්චය වේවා !

ඡ්‍රි කලයාත් යෝගාගුම සංස්ථාවේ ප්‍රධාන අනුගාසක අති ප්‍රප්‍රනීය පහල විටියල ජ්‍යාහන්දාහිඩාන මහා ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහ සගරුවනට ද, ලංකාවාසී ලෝකවාසී සියලු මහ සග රැචනට ද, සදේශක ලෝකවාසී සියලු සන්වයන්ට ද, අපවත් වී වදාල සංස පිත්‍යාවර මහෝත්තමයන් වහන්සේලුට ද සුව සේ පාරම් සපුරා නිවන් සුව බෙන්නට හේතු වේවා !

මෙම ධීම ගුන්රිය මුද්‍රණය කර දුන් මුද්‍රණාලයාධිපති තුමා ප්‍රධාන සැමට ද, මෙය කියවා බලා ප්‍රයෝග්න ගන්නා සැමට සියලු සමසක් ප්‍රාර්ථනා සපල වී සුවසේ නිවන් සුව බෙන්නට හේතු වාසනා වේවා !

මෙයට,

නිකිපිටියේ ගුණරතන හිමි,  
නා උයන ආරණ්‍ය සේනාසනය,  
පත්සියගම, මැල්සිරපුර.

## ප්‍රණාසානුමෝදනාව

වත්තාරා මේ හික්බලවේ පක්ද්සැඹ බුද්ධිය සංවත්තන්ත් කතමේ. වත්තාරා, සත්පුරුෂ සංසේච්ච, සද්ධම්ම සවන් යොනිසේ මහසිකාරා, ධම්මානු ධම්ම පරීපන්නේ,

මහතෙනි, පක්ද්සැඹවගේ (නුවතෙනි) දියුතුව පිතිස (පක්ද්සැඹගේ) නුවතෙනි වැඩීම පිතිස කරුණු 4 ක් පවතිනවා. කුමක්ද ඒ කරුණු සතර, සත්පුරුෂ සංසේච්ච (සත්පුරුෂ ආසුර) සද්ධරීම ගුවනාය, යොනිසේ මහසිකාරාය, ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය මේ කරුණු සතර නුවතෙනි වැඩීම පිතිස දියුතුව පිතිස පවතින බව පක්ද්සැඹ වුයේ සූත්‍රයන් පැහැදිලි වේ.

සත්පුරුෂයන් අතර ගෞෂ්ධි වත්නේ ලොවිතුරු බුදුරජතාන් වහන්සේ, පසේ බුදුරජතාන් වහන්සේලා, මහරජතන් වහන්සේලාය. ඊලගට සිල්වන් ගුණවත් උතුමන්, දෙමාපියන්, වැඩිහිටියන් හා සහෝදර සහෝරයන්ද සත්පුරුෂයන් වන බවද සඳහන් කරන්න පුළුවති. සද්ධරීම ගුවනාය (බණ ඇසීම) යොනිසේ මහසිකාරාය (සිහි නුවතින් වාසය කිරීම) හා ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය යන මේ කරුණු තුළින් හා ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය යන මේ කරුණු හා ඉහත සඳහන් කළ සත්පුරිස ඇසුර තුළින්ද නුවනා වැඩිනවා, දියුතු වෙනවා

මෙකල එවතින් උතුම් සත්පුරුෂ ගුණයන්ගෙන් හෙබි උතුමන් වහන්සේ නමකි, ඇනට දෙවසරකට පෙර අපවත් වූ අති පුළුපතිය කම්මලේදානාවායසී භා උයන් අරියධම්ම මහා භා සම්ඳන් වහන්සේ. උන්වහන්සේ දෙවියන් සහිත සකල ලෙළුකාට කරුණා රෙම්තුයෙන් දේශනා කරන ලද “නිවත් දැකිමේ කෙටි මග” යන දහම් පොත මුදුනාය කිරීමේදී ප්‍රණාසානුමෝදනය කිරීමට ලැබීම මගේද භාග්‍යයකි. මේ දහම් පොත සංසේකරුණාය කිරීමේ කුසල බලයෙන් අති උතුම් පරිදි උතුම් බුද බව ලැබේවායි ගුරු බැතියන් ප්‍රාර්ථනා කරමි. සාඩු සාඩු සාඩු. එමෙන්ම අපගේ

ගුරු දේව්තේනම අනිගරු පූජනීය සුල්තානගෙබ සද්ධාලීල නායක මානිම්පාණාන් වහන්සේටත් මෙම කුසල ගක්තියේ බලයෙන් විංසත් ගතවර්ෂාධික කාලයක් සපුන් කෙනේ වැඩ වාසය කරමින් ලබා සහුතට නිවන් මග එම් පෙහෙම් කර දීමට නිරෝගි සුව දිකායුෂ ලැබේවා ! සාඩු. සාඩු. සාඩු.

නා උයන සෙහසුනේ වැඩ වාසය කරන සංස පිතැන් වහන්සේලා ප්‍රධාන සියලුම මහා සංස රත්නයටම මේ සතිපටයා දහම් පොත පූජා කිරීමේ පූජා ගක්තියෙන් මේ සතිපටයානය ඉතා පහසුවෙන් ප්‍රග්‍රහණකර ගෙන විසිනුරු පිවිතුරු ග්‍රෑශ්‍ය අග්‍රගත්තාත්ත්ව නිර්වාණ සැප බ්‍රා ගැනීමට හේතු වාසනා වෙවා ! මෙම සිල් ආරාමයේ වැඩ සිරින (කළෝට්ට්වාව) රත්මලේ ධම්මලධාර සිල් මැණියන් වහන්සේටත්, වල් පොල ගෝනම් සිල් මැණියන් වහන්සේටත්, මෙම්ත් පුංචි මැණියන් වහන්සේටත් සිවි ප්‍රසයන් ඇප උපස්ථාන කරන දායක දායිකා සැමටත් දෙව් බහුත් දූතීන් සහිත සියලු සත්ත්වම්තන්, මෙම ධර්ම දානය සිදු කරන පානදුරු පද්මා අමරසේකර මැණියන්ටත් සිල, සමාධී, ප්‍රයුත්, දාන, සිල, භාවනා ප්‍රතිපත්ති පූර්ණය කරමින් දහම් ඇස පහල කර ගෙන නිවන් සැපයට පැමිණීම පිතිස අපේ කාර්ණික ආග්‍රිවාදයන් තුනුරුවන්ගේ ගුණ බලයන් මේ කුසල සම්පත්තියන් හේතු උපනිගුය වෙවා.

සියලු සත්වයෝ සුම්මිර නිවන් සුවයෙන් සුවපත් වෙන්වා !!!

මෙයට,  
සපුන් ලදී,  
ගල්ගමුවේ සත්තින්දිය හිමි,  
නා උයන - පන්සියගම.

## උපහාරුනුස්මෙතිය සහ ප්‍රත්‍යානුමෝදනයයි.

දීප්‍රංකර නම් සවීදු සම්මා සම්බුදු රජුනාන් වහන්සේගේ ගාසනයේදී සතර පද ගාලාවක් අසා රහත් මාර්ග එල ධර්මයන් අවබෝධ කර ගෙන නිවන් සැප විදිමට එල ධර්මයන් අවබෝධ කර ගෙන නිවන් සැප විදිමට තරම් ගක්තිමත් වූ ගුෂ්ඨ ප්‍රත්‍යානුවක් නිබුතු සුමෙධ නම් තාපසයන් වහන්සේ එහිදි නිවන් පසක් කර නොගෙන සසර දුක් විදිම, සාරා සංබෝධ කළුප ලක්ෂයකට දිගු කර ගත්තේ අසරනු සත්වයාට ඇති අසීමිත මහා කරුණාව නිසාය.

එිනැත් පටන් නොයෙක් දුක් ගැහැට විදිමත් දාන, හිල ගෙන්තුමය, ප්‍රයුතා, වේර්ය, ගාහ්ති, සත්‍යය, අධිෂ්ථාන, මෙම්ති උපේක්ෂා යන දුස පාරම් ධර්මයන් සමතිස් ආකාරයකින් පුරා ගත්තේත් සත්වයන්ට ඇති මහා කරුණාව නිසාමය.

සත් දිනකින් ලැබෙන්නට නිඩු සක්විති රජකමත් අතහැර සුදුදේධිදාන නම් තම ආදරණීය පිශාත් යසේදාර දේවියන් රාඛුල නම් එකම ප්‍රතාත් අතහැර ගිහිගෙයින් නික්ම පැවැදි වුන්න් සත්වයන්ට ඇති මහා කරුණාව නිසාමය.

අවුරුදු හයක් දුෂ්කර ත්‍රියා කලේත් දුස බ්‍රිම්බරක් මාර සෙනග පරාප්‍රය කොට ලෙවිතාරා බුද්ධ රාජ්‍යයට පත්වුන්න් සත්වයන්ට ඇති මහා කරුණාව නිසාමය.

කිසිදු ආමිස වස්තුවක් බලාපොරොත්තු නොවී අවුරුදු හතලස් පහක් පිවමානව වැඩ වසම්න් සත්වයාට නොමිලේම තමන්වහන්සේ අවබෝධ කළ ධර්මය දේශනා කලේත් සත්වයා කෙරෙනි පැවති මහා කරුණාව නිසාමය.

“ධම්ම දායාදා නික්ඛවේ හවත, මා ආමිස දායාදා”  
“මහණානි, ධර්මයට දායාද ව්‍ය. ආමිසයට දායාද නොව්ව.”  
යනුවත් උන්වහන්සේ දේශනා කල් ධර්මයට දායාද කරුගෙන සත්වයාට සැනසිල්ල ලගා කර ගැනීම පිණිසය.

නොයෙක් කාම වස්තුන් සහ ආමිස වස්තුන් ඉහටත් උඩින් ගොස් ඒවාට යටතේ සිටින සත්වයාට මෙයින් මේ ගාන්ත සැප ඇති නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීමට මග හෙලිකල උන්වහන්සේ ආමිස පූජාවට ගරු නොකළ සේක.

යමෙක් සිල් සමාදන් වෙමින්, භාවනා වඩුමින් ප්‍රතිපත්තියෙන්ම තරාගතයන් වහන්සේ පුදන්නේ නම් ඔහුව තරාගත ධර්මය පිළිපෑන ග්‍රෑශ්ඛ තැනැත්තෙක් බව ධර්මයේ සඳහන් කර ඇත.

පෙර වැඩ සිටි ගාසන මාමක බුද්ධ පුත්‍රයන් වහන්සේලා මෙම බුද්ධ දේශනාවට අනුව පිළිවෙන් පුරුමින් තරාගතයන් වහන්සේ පුදුමින් තම තමන්ගේ සැනසිල්ල ලබා ගත්හ.

එහෙත් කුමයෙන් මෙම උතුම් තත්වය පිරිනි ආමිසයම නිසට ගෙන අඩුද්ධේය්ත්පාද කාලවල මෙන් රූගතයන් පැමෙම තුරුවේම නිසා ගාසන ධර්මය මැකි යන්නට පටන් ගත්හ. ධර්ම පිපාසයෙන් සිටි පින්වතුන්ගේ පිපාසය තව තවත් තියුණු වන්නට විය.

රටට පිහිට වෙන කෙනෙක් නොපෙනෙන මේ කාලයේදී සිතු පැනු සම්පත් දෙන වින්තා මාතිකා රත්නයක් මෙන් මේ ගාසන මැතිශ්ක බිමෙන්ම අති ප්‍රාග්ධනය කඩවැද්දවේ ශ්‍රී පිහිටි මහා භා නා නිම්පාණාන් වහන්සේ නම්වූ මාතිකා රත්නය පහල වූ සේක.

මෙම උතුම් මාතිකා රත්නය පහල වූ විගස ගෘතාවන්ත සත් පුරුෂයෝ තම තමන්ට කැමති කැමති සම්පත් ලබා ගැනීම පිතිස මෙම උතුම් මැතිශ්ක වටා එක් රෝක් වූහ. ධර්ම පිපාසයෙන් පෙළිතු අසරත්තයින්ට තම ගක්ති පමණින් ධර්මය පානය කිරීමේ වාසනාව උදා විය.

මේ උතුම් ලක්ඛමේ නොයෙක් ස්ථානවල ධර්මය පානය කිරීමට වැඩි පොකුණු මෙන් ආරණ්‍යය සේනාසන

ආනුහාවයෙන්ම, යෝගාගුම සංස්ථාව බිහිවුයේ මෙම මාතිකය රත්නයේ ආනුහාවයෙන්මය. මේ වන විට නොයෙක් ආරත්තා සේනාසන, යෝගාගුම ස්ථාන පහල වී එයින් දූස දහස් ගණනින් අසරතා වූ ජ්‍යෙන් සැනසෙන්නේය. දහම් පානය කරමින් කෙලෙස් පරාප්‍රය කිරීමට හාවනා කරමින් යුද්ධ කරන අය දහස් ගණනින් බිහි වී ඇත.

මේ අතර මේතිරිගල නිස්සරතා වන සෙනසුනේ වැඩ කරමින් කෙලෙස් යුද්ධ කුමය කියා දෙන කර්මස්ථානාවායේ අතිපුළුප්‍රතිය මාතර ශ්‍රී ලංකාතාම නා නිමිපාතානින් වහන්සේ නිසා සයුන් රතා බීම බැබලෙයි.

වීමෙන්ම මුදුන් මල් කඩක් මෙන් බැබලුන අති පුළුප්‍රතිය නා උයනේ අරියධිම්ම මහා නා නිමිපාතානින් වහන්සේගෙන් ධර්මය පානය කරමින් සැනසෙන දෙස් විදෙස් පිරිස අසීමිතය. මෙම උතුම් ගාසන මාමක උතුමන් වහන්සේලා තිසා අද අප බුද්ධ ගාසනයට බැසි සැනසෙන්නේ වෙමු.

කෘෂ්‍ය සංඛ්‍යාන ජ්‍යෙන් සඳහම් සියිලෙන් සහසරමින් ප්‍රතිපත්තිකාම් හාවනාහිලාපි පිහැතියන්ට නිවන් දොරටුව කරා ගාමට ගාසනික දායාද නිමිකර දී මෙම නිර්මල බුද සයුන සුරක්ෂිතව දිගුකළ පැවත්මට මුළු දිවියම කැප කරමින් මතු උතුම් ධර්ම ප්‍රාර්ථනා දරාගෙන පිවමාන බුදුරුදුන් සේ වැඩ සිට 2016 සැප්ත්මැබර් 07 වෙනි දින අපවත් වී ව්‍යුත බෝධිසත්ව ගුණෝපත් ශ්‍රී කළුෂාණී යෝගාගුමාධිපති මහා කම්මෙධානාවායේ අති පුළුප්‍රතිය නා උයනේ අරියධිම්ම මහා ස්වාමීන් වහන්සේට උපහාරයක් වශයෙන් උන්වහන්සේ විසින් දේශනා කරන ලද නිවන් උකිමේ කෙටි මග යන සතිප්‍රාධාන සූත්‍ර දේශනය මෙසේ ඔබ හැමගේ අතට කරුණා මෙමතියෙන් පිළිගන්වමි. මෙම දහම් පොත ඔබ අතට පත් කරනුයේ අතිපුළුප්‍රතිය නා සම්දුන් අපවත් වී දේවසරක් පිරීම නිමිත්තෙන් උන්වහන්සේගේ පාරම් ගමනට ධර්ම ගක්තියක් වේවා! ” දි. හද පත්මෙන්ම ප්‍රාර්ථනා කරමිනි. එමෙන්ම අප නොක්මිම දැන සිලයෙහි පිහිටා (21.09.1988) වර්ෂ 30 ක් පිරීම නිමිත්තෙන් ධර්ම දානය වශයෙන් මෙම දහම් පොත මුද්‍රණය කර බෙදා හරින ලදී.

අප නෙක්කම්ම දස ගිලයෙහි පිහිටුවා ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අවවාද අනුගාසනා බව දැන් තම පිවිතයෙන් ප්‍රතිඵත්ත් පුරා බොහෝ දෙනාට සුගති මග, දහම් මග කියා දෙන අප ගුරු දේව්ත්තම කම්මටියානාවරිය සඳා වන්දනීය අති ප්‍රූජනීය සුල්හානාගොඩ සද්ධාගිල නායක මාන්‍යීම්පාතාන් වහන්සේට මෙම ධර්ම දානමය කුගල ගක්තිය උතුම් ආක්රීවාද ගුරු ප්‍රූජාවක් වේවා !

අප යොගාගුම සංස්ථාවේ වැඩ සිරින සියලීම නායක, අනුගාසක, ලේඛකාධිකාරී, කම්මටියානාවායී ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලීම ලංකාවයී, ලෝකවාසී උතුම් සංස්කර්තනයටද මෙම උදාර කුසල ගක්තියෙන් උතුන්වහන්සේලාගේ පාරම් ගෙනරත ගක්තියක්, යෙදෙයීක්, බලයක් වේවා සි මෙමතියෙන් ප්‍රාර්ථනා කරම්. සම්බුද්ධ ගාසනයේ උතුන්තියට අප කැප වී වැඩ කළ අපවත් වී ව්‍යුත් සියලීම ස්වාමීන් වහන්සේලාටද මේ පින් අනුමෝදන් කරම්. අනුමෝදන් වේවා !

තවද මෙම දහම් පොත සඳහා පෙර වදනක් අප කෙරෙනි අනුකම්පාවන් කාලය, ගුමය වැය කර සකසා දැන් නා උයන ආරණ්‍යවාසී ප්‍රූජනීය නිකපිටියේ ගුණාරතන ස්වාමීන් වහන්සේට කුසල බලයෙන් තව තවත් ධර්ම ඇඟුණය ලැබේවා ! ධර්මාවබේදය ලැබේවා ! ප්‍රශ්නව දියුණු වේවා ! උතුන්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවත් අවබෝධයට මෙම ධර්මානය කුසලය පාරම්තාවක් වේවා සි මෙන් සිතින් ප්‍රාර්ථනා කරම්. තවද මෙම දහම් පොත පිවියෙල කර ගැනීමේදී අවවාද අනුගාසනා දීමෙන්ද ප්‍රත්‍යාශ්‍යානුමෝදනාව සැපයීමෙන්ද අනුග්‍රහය දැක්වූ නා උයන ආරණ්‍යවාසී ප්‍රූජ ගල්ගමුවේ සන්තිත්දිය ස්වාමීන් වහන්සේටද මේ කුසල බලයෙන් නිදුක් නිරෝගීව සුවයිස් සසුන් ගුණ පුරා ගැනීමට ගක්තිය යෙදීය ලැබේවා ! සියලීම දසකිල් මැණියන් වහන්සේලාවත් මෙම කුසල ගක්තිය පාරම් ගක්තියක් වේවා සි මෙමතියෙන් ප්‍රාර්ථනා කරම්.

සෝමනස්ස සහගත ඇඟුණ සම්පූද්‍යක්ත අස්සංකාරික කාමාවවර කුසල සිතිවිල්ලක් භඳවත් උපදාවා ගෙන මෙම උහම් පොත ධර්ම දානය වකයෙන් මුදුණුය කර බෙදා භැරීම සඳහා දායකත්වය ඇර්ණ පාහදුරු පද්මා අමරසේකර මවිතුමියටත් එතුම්යගේ මය පර්ලොව ගිය දෙමවිපියන්ට ඇතුළු භැමදෙනාට නිවත් අවබෝධය පිතිසම පාරම්තාවක් වේවා !

මා හඳු වඩා පෝෂණය කර ගිල්ප ගාසතු හඳුරු දී සසුනට පූජා කළ මගේ ආදරණීය මධ්‍යිය දෙදෙනා වහන්සේට නිදක් නිරෝගී දීර්ශනයුතු ලැබේවා ! මේ කුසලය නිවන් අවබෝධය පිතිසම හේතු වේවා ! මගේ පැවැදි දිවියේ ආරම්භයේ සිට අද දක්වා සිව්පසයෙන් ඇප උපස්ථාන කරන දායක කාරක හැමදෙනාටමද. මෙම විශේෂ දානමය පිංකම සඳහා ව්‍යුහයක් පාසා වාහන පහසුකම් සපයන, කාලය, ගුමය ධිනය විය පැහැදුම් කරන, වෙහෙස මහන්සී වන සියලුම පින්වත්ත්වන්ටත් විශේෂයෙන් අප ස්ථානයේ හාවනා ගාලුවට ආධාර උපකාර කළ හැමදෙනාටත් දෙව් බඹුන් සහිත ලෝක වාසි සියලු සත්වයින්ටත් සුවසේ පාරම් පුරා නිවන් සුව බෙන්න හේතු වේවා !

මෙම ධර්ම ගුන්තිය ඉතා හොඳින් මුදුණය කර දුන් දිමුතු මුදුණාලාධිපති බණ්ඩාර මැතිතුමා ඇතුළු කාර්ය මත්ස්‍යලයේ සැමටත්, සේෂුපත් බල දුන් පැවතු දියනියටත්, පද්මා අමරසේකර මවතුම්යටත් පාරම් පුරා නිවන් අවබෝධය පිතිසම මේ කුසල ගක්තිය හේතු වාසානා වේවා !

මෙම ධර්මය කියවා ප්‍රධාන්‍ය ගන්නා සැමදෙනාගේ සියලු ධර්ම ප්‍රාර්ථනා මුදන් පත් වී සුවසේ නිවන් අවබෝධ වේවා !

තෙරුවන් සරණය !  
සැමට නිවන් මග අලෝකමත් වේවා!

මෙයට  
සසුන් ලදී  
නිරමුල්ලේ දම්මපාල  
දුසසිල් මැණියන් වහන්සේ

නිස්සරණාරාමය  
රුක්ෂාවිල  
22.09.2018

**නමෝ තක්ස හගවනේ අරහතේ සම්මා සම්බුද්ධික්ස !!!**

ඒකායනෝ අය හික්කලේ මගේගේ  
සත්තාන් විසුද්ධියා සේකපරද්දවාන්  
සමතික්බමාය දැක්බඳ්මනස්සාන් අත්ථගමාය  
යදිදු වත්තාරෝ සතිපටියානාති.

**ඉද්ධාවන්ත පිංචත්ති !**

තුන්ලෝක වූ භාශ්‍යවත් අරහත් වූ සමසක් සම්බුද්ධ රාජ්‍යත්තමයන් වහන්සේ විසින් “කුරු රට” කම්මාස්ස ධීම්ම නැමති නියමි ගමෙදී තිස් දාහක් හික්ෂණ් වහන්සේලා සිවිලිසිඩියා කුඩානාලාහිව අරහත්වයට පමුණුවමින් වදාල මහා සතිපටියාන සූත්‍රයෙහි ආනිසංස පාදයයි ධර්ම දේශනය සඳහා ඉදිරිපත් කළේ. දේශනා කුසැලයෙන් සමන්වත් සර්වඥයන් වහන්සේ ගාමිනිර දේශනාවක් පවත්වන්නට මන්තෙන් එහි ආනිසංස ප්‍රකාශ කිරීම වාර්තායක්. මහා ආයිවංශ දේශනාව පවත්වන්නට මත්තෙන් එහි ආනිසංස 9 ක් ඉදිරිපත් කොට වදාලා. මෙම මහා සතිපටියාන සූත්‍රයට ප්‍රථමයෙන් ආනිසංස 7 ක් ඉදිරිපත් කරමින් මෙම සූත්‍ර පාදය පහදා වදාලා.

**ඒකායනේ අය හික්බලේ මගේගේ**

මහතෙනි ! මෙම මාර්ගය ඒකායන මාර්ගයක්. කුමක් පිණිසද? ■ සත්තාන් විසුද්ධියා - අනාදිමන් දිර්ස සංසාරය මුළුල්ලෙනි පිටිරසිදුව පවත්නාවූ සත්ව සත්තානයන් විගුද්ධියට පැමිණාවේමේ ඒකායන මාර්ගයක්. ■ සේක පරද්දවාන් සමතික්බමාය - අනාදිමත් කාලාන්තරයක් මුළුල්ලෙනි ගෙකක වෙවි පවත්නා වූ සත්වයන්ගේ ගෙකය ඉක්මවා යැමට ඇති ඒකායන මාර්ගයක්. මහා සාගරයේ ජලයට වඩා අභ්‍ය හැඩිම වැළඳීම ඇති සත්වයන්ගේ පරද්දවයන්, හැඩිම, වැළඳීම සහ්යිදුවන්නට තිබෙන ඒකායන මාර්ගයක්. ■

දැක්බඳ්මනස්සාන් අත්ථගමාය - නට්කාදී සතර අපායේ පවා මිනිස් ලෙව තිරිසන් හට ප්‍රේත අපාය මේ ආදී සැම තැනදීම

විදින්හට නිවහ අනන්ත පරිමාන කායික දුක්ඩයන් සන්සිද්ධීමට ඇති ඒකායන මාර්ගයක්.

■ දුෂ්මනස්සාන අන්තර්ගමාය - මානසික වශයෙන් ගුත් ව්‍යසන, රෝග ව්‍යසන, හෝග ව්‍යසන, දුෂ්චේරි ව්‍යසන, සීල ව්‍යසන, ආදි නා නා විපත්තින්හිදී සින් හටගන්නාවූ බලවත් දුෂ්මනස්ස දුක්ඩ වේදනාවල් සන්සිද්ධා ගැනීමට, ඉක්මවා යෙමට ඇති ඒකායන මාර්ගයක්.

■ කුළුයස්ස අධිගමාය - එකාලුස් මහා දුක්ගිනි නිවා ගාන්ත නිවහට පැමිණිමේ න්‍යාය සංඛ්‍යාත ආර්ය මාර්ගයට බැස ගැනීමට ඇති ඒකායන මාර්ගයක්.

■ නිබ්බාහස්ස සවිවිකිරියාය - ජාති, ජරු, මරණ, සෝක, පරිදේව, දුක්ඩ, දුෂ්මනස්ස, උපායාස ආදි වූ එසේම තරකාදී සනර අපායන්හි ඇත්තාවූ, අනාමුලන් දීර්ණ සංසාරයේ පටහ් එහ්නාවූ, සකල දුක්ඩරාගියාගේ සංසිද්ධි සංඛ්‍යාත අසංඛ්‍යාත බාහු නම් වූ අමාමහ නිවහ සභාත්සාත් කර ගැනීම සඳහා නිබෙන ඒකායන මාර්ගයක්. ඒ කවරේක්ද? ■ යිදින් වන්නාරෝ සතිපටිධානා - බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා ආත්ම සත්තාහයන් විශුද්ධියට පමුණුවා ගත්තාවූ ගෝක පරිදේවයන් ඉක්මවා යාමට නාවතා කළාවූ ආර්ය මාර්ගයට බැස ගැනීමට නාවතා කළාවූ අසංඛ්‍යාත සංඛ්‍යාත ගාන්ත අමාමහ නිවහ සාභාත් කරගැනීමට නාවතා කළාවූ ■ කායානුපස්සනා, වේදනානුපස්සනා, විත්තානුපස්සනා හා ධම්මානුපස්සනා යන ඒ මේ සතිපටිධාන 4 දී. ඒකායන මාර්ගය නම්න් හඳුන්වනු බෙන්තේය කියන එක මෙම සූත්‍ර පායයේ තේරුමයි.

“සතිපටිධාන” කියන මෙම වචනයෙහි ආර්ථ රාජියක්ම සඳහන්ව නිබෙනවා. එයින් අපට අවශ්‍ය අර්ථය අපි පහැදිලි කරගන්හට තින්ද. සති කියන්නේ සෝහන සාධාරණ වෙනසිකයක්. අපේ සත්තාහයන් පහළවන වෙනසික දිර්ම සියල්ල 52 දී. එයින් අකසල් රාජිය වෙනසික 14 ක් වෙනවා. අන් සමාන රාජිය වෙනසික 13 ක් වෙනවා. සෝහන රාජිය වෙනසික 25 ක් වෙනවා. සියල්ල 52 ක් වෙනවා. එයින් සෝහන සාධාරණ නම් වූ වෙනසික 19 ක් නිබෙනවා. ඒවා නම් සද්ධා - සති - හිරි ඔන්තප්ප - අලෝහ - අඳුස - තන්තු -

මප්පත්තුතා කියා 7 දී. කාය පස්සද්ධි ආදි යුගල ධර්ම 12 දී. සියල්ල 19 දී. එයින් “සති” කියන මෙම වෙනසික ධර්මයයි සතිපරිධාන නම්න් හඳුන්වන්නේ.

මෙය තවත් තැහක හඳුන්වනවා “සති ගෝවරය නම්න්” ගෝවර කිවිවාම දැකක් තියෙනවා. උපනිශ්චය ගෝවරය භා ආරක්ෂ ගෝවරය නම්න්. ආරක්ෂ ගෝවරය තවත් තිබෙනවා. උපනිඛද්ධ ගෝවරය කියා ගෝවර 2 ක් තිබෙනවා. “උපනිශ්චය ගෝවරය” නම් සිල - සමාධි - ප්‍රජා දී ගුණ ව්‍යවහාර සිල - සමාධි - ප්‍රජා දී ගුණ වැඩිමට උපකාරී වන කුසලාකුසල කර්මයන් අතරන් අකුසල් ප්‍රහාරායට හේතුවන කුසල් වර්ධනයට උපකාරී වන සිලයින් ගුණයන්ගේ සම්භාවනීය වූ නොකාර යුත්තෙන් ගොඩිගෙන තොස්සිනික පිළිවෙත් මගට ගොමු කරන්නාවූ සිල සමාධි ප්‍රජා දී ගුණයන්ගේන් අතිශිෂ්ටන් සම්භාවනීය වූ උතුමන්ගේ ආගාය උපනිශ්චය ගෝවරය නම්න් හඳුන්වනවා.

■ පියෙශ්ච ගරු භාවනීයේ  
වත්තාව වවහක්බමෝ  
ගම්හිරක්ද්ච්ච කර් කත්තා  
නො වට්ධාන් නියෝජයේ

කියන මෙම ගුණාංග 7 උපනිශ්චය ගෝවරයේ තිබෙන කලුතා මතු ලක්ෂණ වශයෙන් හඳුන්වනවා ■ පියෙශ් කියන්නේ සිලදී ප්‍රිය සම්පන්න බවයි. ■ ගරු කියන්නේ විසේ හැඳින්ම ගරු කටයුතු බවයි ■ භාවනීයේ කියන්නේ සිලවන්තයෙක් ගුණවන්තයෙක් සමාධි සම්පත්ත කෙනෙක්, සමර් විපස්සනා ව්‍යවහාරක්, ධ්‍යාහ ලාභියෙක්, මාර්ග එල ලාභි කෙනෙක් වශයෙන් සම්භාවනා කටයුතු බවයි.

■ වත්රාව කියන්නේ නිතර නිතර අවවාද අනුගාසනා කරනව. වවහක්බමෝ කියන්නේ කවර කෙනෙක් හරි කරන නින්දා - අපහාස දේශාරෝපණාදී ගර්ජන තර්ජන යනාදී මේ සියල්ලම මහමෙර මෙන් ඉව්‍යහව. ■ ගම්හිරක්ද්ච්ච කර් කත්තා කියන්නේ අධි සිල, අධි වත්ත, අධි ප්‍රජා සම්පූද්‍යක්ත වූ ගැමුරු දහම් කරා කියා දෙනවා.

■ නො වට්ධාන් නියෝජයේ කියන්නේ අස්ථානයන්න් තොස්සාද්‍යවා නිතර මෙලෙව සැපය පර්ලෙව සැපය ගාන්ත  
03

නිවන් සුවය සඳහාම අනුගාසනා කරනවා. මෙම ගුණාංග නිබෙන උතුමන්ගේ ආගුය ■ උපනිගුය ගෝචරයනම් වෙනවා.

උපනිබද්ධ ගෝචරය නමින් හඳුන්වන්නේ,

සෑම ඉරියවිවක්දීම සෑම ත්‍රියවක්දීම දුල්වාගත් පහනක් මෙන් අවදි කරගත්ත සිහියෙන් වාසය කිරීමයි.

අහික්කන්තේ පටික්කන්තේ සම්ප්‍රානකාරී  
ආලෝකිතේ විලෝකිතේ සම්ප්‍රානකාරී  
සම්මික්ඡ්පිතේ පසාරන් සම්ප්‍රානකාරී  
සංසාරී පත්ත වීවර ධාරන් සම්ප්‍රානකාරී  
අසිතේ පිතේ බායිතේ සායිතේ සම්ප්‍රානකාරී  
උවිවාරපස්සාව කම්මේ සම්ප්‍රානකාරී  
ගතේ දීතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ  
භායිතේ තුත්හිභාවේ සම්ප්‍රානකාරී හෝති

පිවිතයක සියලු කටයුතු කොටස් 7 කට වෙන් කරල බූදුරජාතාන් වහන්සේ විසින් පෙන්වාදී නිබෙනවා. ඒ සෑම කටයුත්තක්දීම සම්ප්‍රානකාරිව පවත්නා ස්මාතියට කියනව උපනිබද්ධ ගෝචරය නමින් - අහික්කන්තේ කියන්නේ ඉස්සරහට යෑම, පියවර එසවීම, එසවීම කියන්නේ ගමන්දී පමණක් නොවේ, ගමන්දී ඉදිරියට යාම.

සිටගෙන සිටීමේදී, ඉදිරියට නැමී, වාඩිවී සිටීමේදී ඉදිරියට නැමීම, නිදාගෙන සිටින විටත් ඉදිරිපසට භාරිම නැමීම අහික්කන්ත නම් වෙනවා. පටික්කන්ත කියන්නේ ආපසු එම, සිටගෙන සිටින විටත් පස්සට බර වීම, වාඩිවී සිටින විටත් පස්සට බර වීම සැනැපී නිදාගෙන සිටිනවිටත්, පස්සට බර වීම ඒ සියල්ලම පටික්කන්ත නම් වෙනවා. එම අහික්කන්ත පටික්කන්ත අවස්ථා දෙක්දීම මනා සිහියෙන් මනා ස්මාතියෙන් පවතිනවා නම්, මෙක උපනිබද්ධ ගෝචරයක්.

ආලෝකිතේ විලෝකිතේ සම්ප්‍රානකාරී කියන්නේ ඉදිරිපස බැලීම, ආපසු බැලීම, භාරී බැලීම, යට බැලීම, උඩ බැලීම, ආද කවර හෝ බැලීමක්දී මනා සිහියෙන් පවත්වනවා නම් එය උපනිබද්ධ ගෝචරයයි. සංසාරී පත්ත වීවර ධාරන්

සම්පත්හකාරී කියන්නේ හික්ෂණ් වහන්සේ නමක් නම් අදාළය ඇදීම, පරිය බඳීම, තනිපට සිවුර එකස්කාට පෙරවීම, සගල සිවුර පෙරවීම, දෙවිර වසා පෙරවීම, ගට වටු කිරීම, සිවුර ලිනීම, සිවුර නැමීම, සිවුර තැබීම, සිවුර මැසීම, පඩු පෙරවීම, සිවුර සේදීම ආදි සියල්ලම කරන හැම අවස්ථාවකදීම මනා සිහියෙන් පැවතෙන්වීම උපනිබඳ ගෝවරයයි.

ජින් පිවිතය ගත කරන කෙනෙක් නම් තමාගේ අදාළම්, පැපුදුලම් ඇඟින පැපුදින පරිහාරණය කරන සාම ක්‍රියාවකදීම මනා නුවත්තින්, මනා සිහියෙන්, සම්පත්හකාරීව ඒ කටයුතු සිදුකිරීම උපනිබඳ ගෝවරයයි.

අසිතේ පින් සායින් බායින් සම්පත්හකාරී. ආහාරයක් පානයක් රසවිදින දෙයක් වැපුදීමේදී, අනුහව කිරීමේදී, පානය කිරීමේදී, ඒ සඳහා භාජනය ගැනීමේදී, භාජන සේදීමේදී, වතුර ආදිය වත්කිරීමේදී, භාජනවලට ගැනීමේදී, හැඳි ආදිය ගැනීමේදී හා ඒ පිරිසිය ගැනීමේදී, කොප්පය ගැනීමේදී මේ වගේ සාම කටයුත්තකදීම එම ආහාර පාන සම්බන්ධ සාම ක්‍රියාවකදීම මනා සිහියෙන් සිටීම උපනිබඳ ගෝවරයයි.

### උච්චාර පස්සාව කම්මේ සම්පත්හකාරී

ගාරීක කටයුතු රුසක් නිබෙනවා පිවිතයක, කැසිකිලි යාම, වැසිකිලි යාම, දූන් මැදීම, කට සේදීම, කාරා දුමීම, කෙළ ගැසීම, සියල්ලම සිහියෙන් සිදු කිරීම උච්චාර පස්සාව කම්මේ කියන කොටසට අයන් වෙනවා.

එය උපනිබඳ ගෝවරයයි. ගන්, දිතේ, නිසින්නේ සුත්තේ පාගරින් තුන්හිහාවේ සම්පත්හකාරී කියන්නේ දීර්ඝ ගමන් යන වෙළාවල පමණාක් නොව ඒ ඒ තැන සැතපීමේදී, ඇවෙමේදී, නිළුගැනීමේදී, නින්දෙන් වැළකි සිටීමේදී, කරා කිරීමේදී සියල්ල උපනිබඳ ගෝවරයයි. මේ සියල්ලම ගැනෙන්නේ “සතිපටියාන” කියන වචනයටයි.

සතිය කියන්නේ ස්මාතියයි. එය සේහන වෛතසිකයක්. ඒ ස්මාතිය ඒ ඒ කටයුත්තේ මනාව එළඟවාගෙන පිහිටුවා ගැනීම සතිපටියාන නමන් හඳුන්වනවා. “යානගතිනිමුත්තිම්ති”

කියන බාතුවෙන් “ධාන” නම්න කිත කාන්ත නාමයක් හරදෙනවා. සිටීම. “ධාන” කියන්නේ සිටීමය. “ප” කියන උපස්ථයෙන් එය විශිෂ්ට කළාම විශේෂයෙන් සිටීම, සතිය විශේෂයෙන් පිහිටුවා ගැනීම “සතිපටිධාන” කියන වචනයෙන් අර්ථ ගෙනදෙනවා.

මෙම සතිය පිහිටුවා ගැනීම කෙසේද සත්වයන්ගේ විඉද්ධිය පිණිස හේතුවන්නේ, ගෝක පරිදේව ඉක්මවා යන්න හේතුවන්නේ කෙසේද? නූය සංඛ්‍යාත මාර්ගයට බැසගන්න හේතුවන්නේ කෙසේද? කියන කරුණු අපි තේරුම් කර ගනිමු. අපි සිහියෙන් පියවර ඔස්වන විට තිබෙන්නේ සති ගෝවරයයි. කායානුපස්සනා සතිපටිධානයයි. සිහියෙන් පියවර තැබ්මෙදී සිහියෙන් පියවර එස්වීමේදී යැවීමේදී, සිහියෙන් පියවර තැබ්මෙදී මෙම හැම ක්‍රියාවක් පාසාම අප්‍රේ සත්තානය තුළ වැඩින්නේ සතිපටිධානයයි.

අපි ගමනක් යන්න ඕනෑ කියලා පියවර ඔස්වන කොටම, ඒ මුල් පියවරේ පටන් තමාගේ සිහිය මහස් පිහිටුවා ගන්තානම් ඒක සති ගෝවරයයි. උපනිබද්ධ ගෝවරයයි. කායානුපස්සනා සතිපටිධානයයි. ඒ අවස්ථාවලදී තමාගේ සිතේ රාගයක් නැහැ. දුලේගයක් නැහැ. මෝහයක් නැහැ. උද්ධිවිචයක් නැහැ. දුය ක්මේලුගයන්ගෙන් එකක්වත් නැහැ. සිහියෙන් සිටින ඒ වේලාවේ තමාගේ කයින් වචනයෙන්, සිහින් කෙලෙස් පැවැත්මක් නැහැ, සමුදාවාර වශයෙන්. එබැවින් ඒ වේලාවේදීම ඒ පියවර යැවීමේදී තැබ්මෙදී සිටීමේදී තමන්ගේ සත්තානයද් කෙලෙසුන් තදුග වශයෙන් ඉවත්වුනා වෙනවා. තදුග වශයෙන් තමාගේ සිත විශ්වයට පත්වුණා වෙනවා.

ඒ වේලාවේ ගෝකයක් නැහැ. ඒ වේලාවේ පරිදේවයක් නැහැ. භාව්‍යිමක් වැඹුපිළිමක් නැහැ. ඒ වේලාවේ කාසික දක් නැහැ. මානසික වශයෙන් දුළුම්හසක් නැහැ. ඒ වේලාවේ නූය සංඛ්‍යාත මාර්ගයට අනුව තමන් පැවතුනා වෙනවා. ඒ වේලාවේ ගාන්ත නිර්වාණ දානුව සාක්ෂාත් කරගන්නට සුදුසු උපනිගුයක් තමා විසින් සකස් කරගන්තා වෙනවා. එබැවින් ඒ මොහාත්මේදීම තමා මෙම අනුසස් 7 ටම සුදුස්සෙක් වෙනවා. ඒ සමගම තමාගේ සත්තානයෙහි එම සතිය මුළුකොට ඇති සෝභන වෙනසික 19 ම ස්ටීර වශයෙන්ම තිබෙනවා. සෝභන සාධාරණ 29 න් ප්‍රජා ඉහළු ස්ටීර වශයෙන්ම තිබෙනවා. අප්පමයදුකු 2 ත් විරති 3 ත් යන මේ සියල්ලම මහසිකාර

වේලාවේ සම්පූර්ණක්තව අඟිවන්නේ නැත්තේ සෝභන 19 සහ පසුද්ධා ඉන්දිය යන මෙම ධර්ම 20 අනිවාර්යයන්ම සිතේ පහළ වෙනවා.

ලේ සමගම අනු සමාන වෙතසික 13 ම තිබෙනවා. අනු සමාන වෙතසික 13 කියන්නේ සර්ව විත්ත සාධාරණ 7 දී. ප්‍රකීර්ණාක 6 දී. එම 13 ම මෙම මහසිකාර සිතේ සතියන් සමග එකට එකතුවේ තිබෙනවා. මෙතන සියලුම ධර්ම 33 ක් එකකාසු වෙනවා. පියවර ඔස්වනවා. කියන සිහිය පවත්වනකාටම. වෙතසික ධර්ම 33 ක සමායේගයක්, එකකාසු වීමක් එතන තිබෙනවා. එස්ස පංචකම ධර්ම 5 ක් එතන තියෙනවා. දිජාහංග 5 ක් එතන තියෙනවා. මාර්ග අංග 5 ක් එතන තියෙනවා. ඉන්දිය ධර්ම 8 ක් එතන තියෙනවා. ලේක පාලක ධර්ම 2 ක් එතන තියෙනවා. කර්ම පර ධර්ම 3 ක් එතන තියෙනවා. කුසල මූල 3 ක් එතන තියෙනවා. යුගල ධර්ම 12 ක් තිබෙනවා.

මොහනරම් නම් ධර්ම සම්භාරයක් නමාගේ පාදය එසවීමේදී එයට සතිය සමාධිය එකතුකරගෙන එය සිදුකිරීමේදී එක සිතක් පවත්වන විට පහළ වෙනවාද? මේ ධර්ම සියලුම තමාර පරිවාර වෙනවා. කවරක් සඳහා දු? මුලින් සඳහන් කරන ලද අනුසස් 7 ම ලබා ගැනීමට පරිවාර ධර්ම බවට පැමිණෙනවා.

■ පියවර එසවීමේදී සිහියන් එම ක්‍රියාව සිදුකිරීමේදී එස්ස පංචකම ධර්ම 5 ක් තියෙනවා. ඒවා නම් 1. එස්ස, 2. වේදනාව, 3. සක්දුස්ථාව, 4. වේතනාව, 5. විත්ත කියන ධර්ම 5 ක් එතන තියෙනවා. එම සියලුම ධර්ම කුසල්, දිජාහංග අංග පංචයනම් ඒ මොහානේ මෙහෙති කරන සිත සමග ඇති 1. කුසල විත්තකය, 2. කුසල විවාරය, 3. කුසල ප්‍රීතිය, 4. කුසල සුබය, 5. කුසල එකාගුතාවය යන මේ ධර්ම 5 ම ඒ පියවර ඔස්වනවා කියන සිහිය පවත්වන මොහානේදී පවතිනවා. එස්ස පියවර ඔස්වනවා කියන සිහිය පවත්වන මොහානේදී මාර්ග අංග 5 ක් එකතු වෙනවා. ඒවා නම් 1. සම්මා දිව්ධිය, 2. සම්මා සංකල්පනාව, 3. සම්මා වායාම, 4. සම්මා සතිය, 5. සම්මා සමාධිය යන මාර්ග අංග 5 ම ඒ මොහානේ තියෙනවා.

■ එස්ස මෙම සිහිය පැවැත්වීමේදී ඉන්දිය ධර්ම 8 ක් පහළ වෙනවා. ඒ මොහනවාද?

1. ගුද්ධා ඉන්දිය
2. වීරය ඉන්දිය
3. සති ඉන්දිය
4. සමාධි ඉන්දිය
5. පසුද්ධා ඉන්දිය
6. මහින්දිය
7. පෙශ්මනස්ස ඉන්දිය

මෙසේ ඔසවනවා කිය පියවර එසවීමේදී මේ ඉන්දිය ධර්ම 8 ම සිතේ පහළ වෙනවා. මේ සියලුම ධර්ම කුසල්. මෙසේ ඔසවනවා කියන සිහිය පවත්වන වේලාවේදී බල ධර්ම 7 ක් ද එකතු වෙනවා. ඒවා නම්,

1. ගුද්ධා බලය
2. වීරය බලය
3. සති බලය
4. සමාධි බලය
5. ප්‍රජා බලය
6. හිර බලය
7. ඔත්තප්ප බලය නම්න. මේ සියලුම බල ධර්ම මූලින්ම සඳහන් කළ සත්තා මහා ආච්චංස ලබන්නට උපකාර වෙනවා.

පියවර එසවීමේදී ඔසවනවා කියන සිහියන් මෙහෙති කරන විටම එම මොහොතේදී ලෝක පාලක ධර්ම 2 ක් ද පවතිනවා. ඒවා නම් 1. හිර, 2. ඔත්තප්ප සි. මේ සියල්ලම කුසල් බවට පත් වෙනවා. කුසල මූල දම් 3 ක් එකතු වෙනවා ඒවා නම්,

1. අලෝහ
2. අඳුස්ස
3. අමෝහ මේ සියල්ලම තිවන් අවබෝධයට උපනිගුය වෙනවා

#### ■ කර්ම පර ධර්ම 3 ක් එකතු වෙනවා

1. අනහිප්පා
2. අවසාපාද
3. සම්මා දිරියි

#### ■ යුගල ධර්ම 12 ක් ද මෙනහා පවතිනවා. ඒවා නම්,

- කාය පස්සදී විත්ත පස්සදී යුගලය
- කාය ලහුතා විත්ත ලහුතා යුගලය
- කාය මුදතා විත්ත මුදතා යුගලය
- කාය කම්මසද්ධාතා විත්ත කම්මසද්ධාතා යුගලය
- කාය පාගක්දාතා විත්ත පාගක්දාතා යුගලය
- කායප්ප්‍රකතා විත්තප්ප්‍රකතා යුගලය

සියල්ල 12 දී. මේ සියල්ලම මූලින් සඳහන් කළ අනුසස නොලාගැන්නට පරිවාර ධර්ම බවට පත්වෙනවා.

එශේම තවත් නිබෙනවා සති, සම්පර්කද්දු කියන 2 ත් සමඟ, විපස්සනා කියන 2 ත් එග්ගාහ, අවික්ංචිප 2 කත් යන සියල්ල 6 දි. මේ සියල්ලම පියවර එසවීමේදී සතිය සමඟ එකම කුසල් සින් හටගන්න ධර්ම සම්භාරයක්. මේ සියල්ලම කුසල්. මේ සියල්ලමත්ම අදුරු කාමරුයක අලෝකයක් දැඳ්වූවාම අදුරු දුරුවෙන්නාක් මෙන් සම්භාවාර වශයෙන් නිතර නිතර සිතට නැති එන උපක්මල්ල නැමති කෙලපය් අන්ධකාරය නසනවා. මෙම කුසල ධර්ම සම්භාරය එක්කාසු විම නිසා ඒ මොහානේදී තදුන වශයෙන් කෙලපුන් ඉවත් වෙනවා. තදුන වශයෙන් තමාගේ සින පිරිසිදු වෙනවා. තදුන වශයෙන් ගෝකය ඉවත් වෙනවා. තදුන වශයෙන් කායික දුකක් නැති වෙනවා. තදුන වශයෙන් මානසික දුන්හසක් නැති වෙනවා. මාර්ග ප්‍රතිච්චාවට හේතු උපනිගුයක්ද ඇතිවනා වෙනවා. නිර්වතා බාහුව ප්‍රත්‍යක්ෂකර ගැනීමට හේතුවක් වාසනාවක් සකස්කර ගන්නා වෙනවා.

මෙයේ ඒ “පියවර ඔසවනවා” කියන සිහිය පැවත්වීමේදී ස්වල්ප මාත්‍රය පාවා තමාට සත්තමහා ආනිසංස ගෙන දෙන සුවිශේෂ භාවනාවක් වෙනවා. පියවර යවනවා. පියවර තබනවා. මේ අකාරයට අහික්කමනයක් පරික්කමනයක් ආලෝකයන් විලෝකයන් සම්මික්ෂණයන් සංසාරිපත්ත් විවර බාර්තුයන් අයිත පිත කායිත සායනායන් උවිචාර පස්සාව කම්මියන් ගෙන් දිනේ නිසින්නේ සුත්තේ ජාගරීන් භාසිතේ තුන්හිභාවේ කියන භැම අවස්ථාවලදී භැම විටම තමාගේ සිහිය දැල්වාගෙන මනා සිහියෙන් මනා මනසිකාරයෙන් යුතුව කටයුතු කිරීමේද කායාතුපස්සනා සතිපත්‍රියානය එම අවස්ථාවලදී මැනවීන් පිහිටනවා. ඒක උපනිබද්ධ ගෝචරය නම්න් භැඳින්වෙනවා. උපනිබද්ධ ගෝචරය කියන විට සම්භක් ප්‍රජා 4 ම එකතුවේ නිබෙනවා.

■ සම්භක් ප්‍රජා කියා හඳුන්වන්නේ 1. සාර්ථක සම්පර්කද්දුය, 2. සජ්ජාය සම්පර්කද්දුය, 3. ගෝචර සම්පර්කද්දුය, 4. අසම්මුළ්ඨ සම්පර්කද්දුය යන හතරයි.

■ සාර්ථක සම්පර්කද්දුය නම්,

යම්කිසි ක්‍රියාවක් ඒකාන්තයෙන්ම කුසල් නම් ඒක සාර්ථකයි. ඒකාන්තයෙන්ම අකුසල් නම් එය අසාර්ථකයි.  
09

ඒබැවින් සාර්ථක ආසාර්ථක 2 ක මනාව තීරණය කරගන්න වටහා ගන්න දැනගත්ත අවබෝධ කරගන්න. ආසාර්ථක දේ අත්හරින සාර්ථක දේ අනුගමනය කරන නුවතා හඳුන්වනවා සාර්ථක සම්පූර්ණය නම්න් එය සම්පූර්ණ වෙනවා මෙම එළඹ සිටි සිහිය නිසා.

### ■ සප්පාය සම්පූර්ණයේදාය නම්න හඳුන්වන්නේ

යම්කිසි ක්‍රියාවක් ඒකාන්තයෙන්ම තමාට සුදුසු නම් තමාගේ සංවර් සිලයට සුදුසු නම් තමාගේ සමාධි සිතට දැසුදු නම් තමාගේ ගුණයට සුදුසු නම් තමාගේ වයසට සුදුසු නම් තමාගේ ප්‍රතිපත්තියට සුදුසු නම් ඒ ක්‍රියාව සිදු කිරීම සප්පාය වෙනවා. එය දිගට සිදුකිරීම සුදුසුයි.

යම් ක්‍රියාවක් තමාගේ සිලයට නුසුදුසු නම් තමාගේ ප්‍රතිපත්තියට නුසුදුසු නම් තමාගේ ගුණයට නුසුදුසු නම් තමාගේ යන ගෙන් මගට නුසුදුසු නම් එම ක්‍රියාව ඇසප්පායයි. ඒබැවින් ඇසප්පාය දැයින් වැළකී සුදුසු වූ සප්පාය දැයම තොරා ගෙන ක්‍රියා කිරීමේ නුවතාට කියනවා සප්පාය සම්පූර්ණයේදාය කියලා. එය සම්පූර්ණ වන්නේ සතියෙන් සිටීම නම් වූ ගෝවරය හේතුකාට ගෙනයි.

### ■ ගෝවර සම්පූර්ණයේදාය කියන්නේ,

මුළුන්ම සඳහන් කළ අකාර්යට ඉදිරියට යාම, ආපසු ඒම ආදි සම කටයුත්තක්ම සමට වශයෙන් හෝ විපස්සනා වශයෙන් හෝ යම්කිසි භාවනා කටයුත්තක්ම සමට වශයෙන් හෝ විපස්සනා වශයෙන් හෝ යම්කිසි භාවනා මනසිකාර්යක් වැඩිම ගෝවර සම්පූර්ණයි.

නිතර ගෘෂ්ම ගෘෂ්ම ප්‍රධාරාවක් මෙන් අතරක් නෑර සන්තති වශයෙන් පවත්තා වූ මෙම විත්ත පර්මිපරාව නිකරුණේ ගෙවියන්නට නොදී නිශ්චලව ගෙවී යන්නට නොදී යම්කිසි භාවනාවක්, මනසිකාර්යක් සිතට නංවාගෙන තැබේම, මෙතනදී හඳුන්වනු ලබන්නේ ගෝවර සම්පූර්ණයේදාය නම්න්. එය සිදු වෙනවා මෙම සති ගෝවරය මනාව පිහිටා නිබෙන බැවින්.

## ■ අසම්මුල්හ සම්පැස්කද්ධය කියන්නේ,

අප නිරන්තරයෙන්ම සම්මුතියට අනුවයි, ලෝකය ගැහැබලන්නේ. දැකින දේ සම්මුතියෙන් අපි බලන්නේ, අසන්නේ, විදින්නේ, අප සම්මුතියෙන් විදින්නේ, කරාකරන්නේ, අප සම්මුතියෙන් ගනුදෙනු කරන්නේ. සම්මුතියෙන් වැඩපල කරන්නේ. සම්මුතිය මත පිහිටාගෙන ගොඩ නගාගත්ත මැවීම නිසයි.

විසේ නමුත් අසම්මුල්හ සම්පැස්කද්ධයෙන් අපි කරන්නේ කුමක්ද. එම සම්මුතිය බිඳ දමා පරමාර්ථය නූවනින් දැකිමයි. දැකිනදේ සම්මුතියෙන් දැක්කත් පරමාර්ථයෙන් අපි මෙහෙති කළ යුතුයි. විදිහ දේ අප සම්මුතියෙන් වින්දහය කළත් පරමාර්ථ වශයෙන් මෙහෙති කළ යුතුයි. අනිකුත් අරමුණු සියල්ලම පරමාර්ථ වශයෙන් මෙහෙති කළ යුතුයි.

■ පරමාර්ථ වශයෙන් හඳුන්වනු බැහැන්නේ, නාම රේප වශයෙන් බලනවා. ස්කන්ධ වශයෙන් බලනවා. ආයතන වශයෙන් බලනවා. ධාතු වශයෙන් බලනවා. ආය්සී සත්‍ය වශයෙන් බලනවා. අනිත්‍ය වශයෙන් බලනවා. දුක්ඛ වශයෙන් බලනවා. අනාත්ම වශයෙන් බලනවා. මෙම පරමාර්ථයට අනුව නූවනින් විනිවිද දැකිම හඳුන්වනවා අසම්මුල්හ සම්පැස්කද්ධය නම්නේ.

## ■ නිදුසුනක් වශයෙන් සලකා බලමු.

අපට වාඩ්වෙන්නට ඕනෑ කියලා සිතක් පහළ වෙනවා කියලා අපි සිතමු. වාඩ්වෙන්න ඕනෑ කියන සිත පහළ වහැටි වින්ත ත්‍රිය වායෝ ධාතුව පහළවෙනවා. වින්තත්‍රිය වායෝ ධාතුව නිසා කායසන්න්පහය නැමති කාය වික්ද්ධන්ති රේප පහළ වෙනවා. කාය වික්ද්ධන්ති රේපයන්ගේ පැතිරිම නිසා යටිකය නැමෙනවා. උඩුකය කෙලින් වෙනවා වාඩ්වීමේ ඉරියවිවක් සකස් වෙනවා.

එතන වාඩ්වූ කෙහෙක් නැහැ. නාම රේප දෙකක් වාඩ්වූනා. ස්කන්ධ 5 ක් වාඩ්වූනා. ආයතන 12 ක් වාඩ්වූනා. ධාතු 18ක් වාඩ්වූනා. සත්‍යක් වාඩ්වූනා නේද?

නැවත නැගිසිට්මට ඕනෑ කියලා සිතක් පහළ වෙනවා. ඒ සිත නාමයක්. එම සිත සමග පහළ වහ වෙනසික ධර්ම, නාම ධර්ම. ඒ සිත නිසා ගේරයෙහි විත්ත සමුරියාන වායෝ බාහුවක් පහළ වෙනවා. කාය විස්දුෂ්කුත්තිය නිසා නවාගෙන සිටි කකුල් දිග හරිනවා. උඩුකය කෙලින් වෙනවා. ඇටසැකිල්ලක් නැගිටිනවා. මේ ඇටසැකිල්ල කෙලින් සිටෙවිවේ කවුද. නාමයයි රූපයයි දෙක එකතුවෙලයි නැගිටුවෙල. ස්කන්ධ 5 නැගිටිය. ආයතන 12 ක් නැගිටිය. බාහු 18 ක් නැගිටිය. පරිවිච්චමුප්පාදයක් නැගිටිය. දක්ඛ සත්‍යයක් නැගිටිය තේදු?

මේ වගේ සැම කටයුත්තකදීම අපි පරමාර්ථයට භර්වන්න ඕනෑ. අපේ ඇසට යමක් පෙනෙන වට ඒ පෙනනෙනවා කියන්නේ තුමක්ද? වක්බූ ප්‍රසාදයන් වර්තා රූපයන් අලෝකයන් මනසිකාරයන් යන මේ භතර එකතුවීමෙන් අපට පෙනීමක් ඇතිවෙනවා තේදු?. දැකිමේ කැමැත්ත නිධන් කොට ඇති කර්මයෙන් හටගන්ත මහා භාත රූපයන්ගේ ප්‍රසාද ලක්ෂණය නම් වූ වක්බූප්‍රසාද ය අහිනව තිබෙනවා. එම ඇසට ලක්වන නිල්, කහ, රතු, සුද ආදි වශයෙන් පවත්වන්නාවූ වර්තා රූපයන් උස, දිග, මිටි, සතරස් අටසි ආදි වශයෙන් ද සුද්ධාට කළුපාට ආදි නාහා ආකාරයන්ද ඇසට ලක්වන වර්තා රූපයක් එය වටෝට තිබෙනවා. ආලෝකයන්, ඒ සමගම බලන්නට අවශ්‍යයි කිය මනසිකාරයන් පහළ වෙනවා. මේ කරුණු භතර එකතුවීමෙන් ■ වෙනසික ධර්ම (නාම ධර්ම) ■ වර්තා රූපය (රූපයක්), වක්බූප්‍රසාදයන් (රූපයක්) ■ අලෝකයක් (රූපයක්) ■ මනසිකාරය (නාමයක්) වශයෙන් නාමරූප දෙකක් එකකාස වීමත් රූප දකිනවාහෝදු?. ඒ දකින්නේ ස්කන්ධ 5 ක්. ඒ දකින්නේ ආයතන 12 ක්. ඒ දකින්නේ බාහු 18 ක්. ඒ දකින්නේ දක්ඛ සත්‍යයක්. පරිවිච්චමුප්පාදයක් තේදු?

මේ වාගේ එකක් එකක් පාසා තමාගේ යෝනිසෝ මනසිකාරයන් යුතුව නොමුලාව මෙහෙති කරනව නම් ඒ නුවතුට කියනවා අසම්මුල සමප්‍රක්ෂාය කියලා. අපි මේ සති ගෝවරයෙන් ඉන්නවා නම් මහා සිහියෙන් ඉන්නවා නම් එම උපතිබද්ධ ගෝවර නම් වූ සතිය මනාකොට පිහිටුවා ඉන්නවා නම් ඒ වේලාවේ මෙම සතර සම්ජයක් ප්‍රශ්නව සම්පූර්ණ වෙනවා. සම්ජ්ධීය වෙනවා. පිරෙනවා.

සාමයුක්කද්වීල සූත්‍රයේ මේ සැම කරුණක් පාසා මෙහෙති කිරීමට නියම කර තිබෙනවා. එසේ නමුත් මහා සති පටිධාන සූත්‍රයේ සඳහන්ව තිබෙන්නේ ගෝවර සම්පැක්කදුකුයට මළුතැන දිලයි. “ගෝවර සම්පැක්කදුකුය” නැමැති සතියෙන් මහාව පිහිටුවාගෙන සිටිමේදී ඒ ධර්මනා 4 ම සම්පූර්ණ වෙනවා. නිසුහනක් වශයෙන් අපි සිහියෙන් පියවර ඔසවන විට සති ගෝවරය එනන තිබෙනවා. සති ගෝවරය තිබෙන බැවින් එම එසවීම ඒකාන්තයෙන්ම කුසලයක්, අකුසලයක් නොවේ. එනන සාර්ථක සම්පැක්කදුකුය සම්පූර්ණයි.

සිහියෙන් පියවර එසවීමේදී කළඩලයක් නැහැ. වික්ෂිප්ති නැහැ. සංවර්ධි. එතනදී තමාගේ දීලයට තමාගේ ගුණයට තමාගේ ප්‍රතිපත්තියට තමාගේ වරිතයට සජ්පායයි. සුදුසුයි. ඒ සජ්පාය සම්පැක්කදුකුයි. මේසේ සිහියෙන් පියවර ඔසවන විට තමාගේ සිතේ කිසිම මුලාවක් නැහැ. මේ මමයි ඔසවන්නේ, මම යනවා. මම තබනවා. මම නැමෙනවා, කියන නැගීමක් නැහැ.

එතනදී තිබෙන්නේ නාම රුප දැකිමේ ඕනෑම. එතන තිබෙන්නේ ස්කන්ධිය පහ ආයතන දොළන බාතු දහඅට අනිත්‍ය, දුක්ඛ ආන්තම ලක්ෂණ තුන යන මේ වාගේ පරමාර්ථ ධර්ම දැක ගැනීමේ කාලෙන්ත. එතනදී තිබෙන ආර්ය සත්‍ය දැක ගැනීමේ අවශ්‍යතාවයයි. එට පෙරහුරුටියි, එම අවස්ථාවේදී පවතින්නේ. එබැවින් එතනදී අසම්මුළ්න සම්පැක්කදුකුයක් පිහිටුවනවා. එබැවින් පියවර එසවීමේදී පියවර තැබීමේදී අතක් පයක් නැමීමේදී අතක් පයක් දිගහරිමේදී ඉදිරිය බැඳීමේදී සිවුර පෙරවීමේදී (අදුම් අදුම්මේදී) භාජන ගැනීමේදී, ආහාර පාන ආදිය අනුහත කිරීමේදී කෙළ, සෙම, සොටු, මල, මුතු බැහැර කිරීමේදී, කඩා කිරීමේදී නිහඩව සිටිමේදී මේ සැම ලොකු කුඩා වැඩිකටයුත්තකදීම සැම ඉරුයිවකදීම තමන් සතර සම්සයක් ප්‍රාදුවෙන් ගත කළ වෙනවා. කුමක් නිසාද? මෙම සති ගෝවරයේ මහාසේ පිහිටා සිටින බැවින් සතිගෝවරය පිහිටා සිටින විට තමන්ගේ සන්නානය නිර්න්තරයෙන්ම විසුද්ධියට පත්වෙනවා. ඒ වේලාවේ නිවර්තන ඒකක්වක් නැහැ. කාමච්ඡාන සංඛ්‍යාත නිවර්තනයක් ඒ මොහාත් නැහැ. ලේඛන සහගත

සිහිවේලි ඒ මොහොතේ නැති බැවින් ඒ මොහොතේ ගැටීමක්, නැඹීමක්, නැති බැවින් ව්‍යාපාද නිවර්ත්‍යක් ඇති වන්නේ නැහැ. ඒ මොහොතේදී එම සිහියත් සමග නොසන්සුන් බවක් නැති බැවින් උද්ධිවිවක්කුව නිවර්ත්‍යක් ඒ මොහොතේ ඇති වන්නේ නැහැ.

එබැවින් ඒ මොහොතේදී එම නිවර්ත්‍ය උපක්මල්‍යයන්ගෙන් තොරුවූ ඉතාම ගාන්ත සිතක් ඇති කෙනෙක් බවට පත්වනවා. එපමණාක් නොව ඒ මොහොතේදී තමාගේ සන්තානයේ ආඹුව, ඕස්, යෝග, නිවර්ත්‍ය, ගුත්පි, පරාමාස, උපාදාන ඇදී නොයෙක් නම් වලින් හඳුන්වන උපක්මල්‍ය බිංදුමාතුයක්වත් සමුදාවාර වශයෙන් සිතේ නට ගන්නේ නැහැ. එය විෂ්කම්භන වශයෙන් සින පිරිසිදු වීමට උපකාරී වෙනවා. කවට හෝ අවස්ථාකදී තමාගේ සන්තානයේ උපවාර සමාධිය ඉක්මවා අර්ථත් සමාධිය බවට පත්වීමට අවස්ථාවක් ද ලැබෙනවා. මෙසේ සිහිය දියුණු කිරීමේ හේතුවෙන් තමන්ට ද්‍යාන උපදාවා ගැනීමට නැකිවෙනවා. මෙසේ සමුවිෂ්ද වශයෙන් කෙමෙසුන්ගෙන් මිදීමට සින පිරිසිදු වීමට උපනිගුය වෙනවා. ඒ කුමක් නිසාද? මුළුන් සඳහන් කළ ආකාරයට මෙහෙහි කරන සිනිවිල්ලක් පාසා කුසල ජ්‍යවන් විවිධක් පාසා පරෝපණ්‍යාස කුසල ධර්ම තුළින් බෝධි පාක්ෂික ධර්මය වැඩින බැවින් කවදාහර මේ දක් රාඹියෙන් එතර වී ලැබෙන මෙම ක්මල්ග රාඹියෙන් අතමිදී ලැබෙන අසංඛ්‍ය යාතු සංඛ්‍යාත අමාමහ නිවන සාක්ෂාත්වන අවස්ථාවක් ලැබෙන, අප විසින් අසංඛ්‍ය වාර්යක් භාවනා වඩාලානම් මාර්ග එල නම්න් බඛන්නේ මේ මෙහෙහි කරන මොහොත්ත් එම අසංඛ්‍යයෙන් එකක් වෙනවා. මෙයේ සන්තානං විසුද්ධියා යහුවෙන් ව්‍යාප අනිපරුද්ධියට පැමිණීමට හේතුවන ආනිගංසයකට තමන් හිමිකාරයක් වෙනවා හේද?

සේක පරුද්ධිවාහං සමතිකකමාය කියන මේ ආකාරයට තමාගේ සිතේ මනා සිහිය සති ගෝවරය උපනිබුද්ධ ගෝවරය වර්ධනය වීම නිසා උපක්මල්‍යයන්ගෙන් ඇත් වීම නිසා ගෝත් විය යුතු අරුමෙන්ද ගෝක නොවී ඉන්නට නැකි වෙනවා. ගෘති ව්‍යසනායේදී හෝග ව්‍යසනායේදී රෝග ව්‍යසනායේදී දිටියි ව්‍යසනායේදී සීල ව්‍යසනායේදී ආදි මොහයම් විපත්තියකදී උනත් කම්පාවක් නැතිව ගෝක වන්නේ නැතිව මනා සිහියෙන් යුතුව කටයුතු කරන්නට ඒ නැම මොහොතකදීම ලැබෙනවා. මේ සිනිපටිධාන භාවනාවේ නිබෙන ආනිසංසයි.

තාවකාලික ව්‍යවත් සඳුකාලික නිස්ගේකී බවට පත්වීමට එය උපනිගුය වෙනවා, පරිද්ද්වාහං කියන හැඩිම වැළඳීම සිදුවන වාර අන්ත තිබෙනවා. සමාන්‍ය ජනතාව සුළඳුව පවා හඩා වැළපෙනවා. නිස අත ගෙනගෙන අඩිනවා. පෙරළි පෙරළි අඩිනවා. නිසේ අත ගසම්න් හඩා වැළපෙනවා. මේ වාගේ හැඩිම වැළඳීම සුළහව දක්නට ලැබෙනවා.

එසේ නමුත් සති ගෝවරය උපනිබද්ධ ගෝවරය මනාව පූරුදු කර ගත්තාම එවැනි හඩා වැළපෙන අරමුණුකදී හඩාන්නේ වැළපෙන්නේ හැතිව සිටිමේ ගක්තිය ඇතිවෙනවා. එම ආතිසංස අපට ලැබෙනවා.

දක්ඛ දේමනස්සාහං අත්රිගමාය කියන්නේ අපේ ගාරීරක වශයෙන් ඇති වෙන ඉවසිය නොහැකි තරම් අසීමිත දක්ඛ වේදනාවන් ඇතිවෙනවා. ඇසේ රෝග, කන් රෝග, දත් රෝග ආදි අන්ක රෝගාබාධයන් නිසා බාහිර උපදුවයන් නිසා කාඩික වශයෙන් දක්වේදනා විදින්නට සිදුවෙනවා. පිනිමල්ල ස්වාමීන් වහන්සේට වාගේ. එම පිනිමල්ල ස්වාමීන් වහන්සේ රටවල් ගණනාවක කොඩි ඔසවාගෙන ආව මල්ලව පොරකරුවක්. මෙනුමා අපේ ලංකාවටත් ආව. ලංකාවට පැමිණා තමන්ගේ ක්‍රිඩාවන් දක්වම්න් එක්තරා අවස්ථාවක වේරියක මෙන් කරද්දී අහන්නට ලැබුණා බුද බණ පදනයක්.

**නතුම්හාක වර්ගයේ සූත්‍ර පාදයක්**

රුප්‍ය නික්බවේ නතුම්හාකං තං ප්‍රේහල් තංවේ  
පහිනං දිග්රතතං නිතාය සූඩාය හවිස්සති  
වේදනා නික්බවේ නතුම්හාකං  
සංඛාරා නික්කවේ නතුම්හාකං  
වික්ද්‍යාතාත්‍යං නික්බවේ නතුම්හාකං තං ප්‍රේහල් තංවේ  
පහිනං දිස්සරත්තං නිතාය සූඩාය හවිස්සති

මෙම නතුම්හක වර්ගයේ සූත්‍ර පාදයක් මෙනුමාට අසැන්න ලැබුණා. මහතෙනි, රුපය තමාගේ නොවෙයි. රුපය අත්හැරීම නිසා ඔබලාට බොහෝ කළක් නිත සූව පිතිස හේතු වෙනවා. මහතෙනි, වේදනාව සංඛාත, සංඛාර, වෘශ්‍යන යන මේ සියල්ල තමාගේ නොවෙයි. ඒවා අත්හැරීව. එය අත් හැරීමෙන් දීර්ඝ කාලයක් ඔබලාට නිත සූව පිතිස හේතු වෙනවා කියා මෙනුමාට දිනක් අසන්නට ලැබුණා.

පෙර සසජරේදී කරන ලද පිං ඇති මෙම පිනිමල්ල තුමා එයින් සංවිගයටත් ප්‍රසාදයටත් පත්වී බුද සසුන් පැවිදී වුණු. අවුරුදු 5 ක්ම ගුරු ඇසුරේ උගෙනමනා ධේරුමය හඳුරා ඉන් පසුව හාවනා කම්මහන් ඉගෙන ගෙන තවත් හික්ෂුන් වහන්සේලා 30 නමක් ද සමග ආරණ්‍ය ගත්වී හාවනා කරන්නට පටන්ගත්තා. එම පිනිමල්ල ස්වාමීන් වහන්සේ බලවත් අධිජ්‍යානයෙන් ශ්‍රතුව නිඩුගන්නේද නැතිව රාත්‍රී කාලය පවා අවදියෙන්ම හාවනා කළා. දිනා සමාදුන්වී හාවනාවේ යෙදුනා. රාත්‍රී කාලයේදී දෙපයින් සක්මන් කරලා අපහසු වෙනකාර කකුල් වල තුවාල හඳුලා කකුල් පුපුර්ලා ලේ ගෙන වේලාවේ දනගාමීන් උන්වහන්සේ සක්මන් හාවනාවේ යෙදුනා.

සැබැවින්ම උන්වහන්සේ දා ගාමීන් සක්මන් කරදේදී රාත්‍රී කාලයේ එක්තරා වැද්දෙදාක් දූඩ්‍යම ගොස් කිසි ගොදුර්ක් සොයා ගන්න නැතිව කළුවරේ සක්මන් කරන මේ ස්වාමීන් වහන්සේගේ ජායාව දැක සිව්පාවක් වෙන්න ඇති කියලා හිතාගෙන මේ වැද්දා නපුරු ආයුධයකින් දීමා ගසුවා. ස්වාමීන් වහන්සේගේ සිරුර එක් පැත්තකින් පසා කරගෙන විනිවිද ගියා. ඒ ආයුධය මේ වැද්දා ලැගට ආවමය දහනගත්තේ සිව්පාවක් නොවෙයි සිල්වත් ස්වාමීන් වහන්සේ කොහොක් නේද කියලා. මේ ස්වාමීන් වහන්සේ හැඩුවේ නැහැ. වැළපුනේ නැහැ. කෙදිරිඟාවේ නැහැ. වැද්දාට දොස් කිවේ නැහැ. උන්වහන්සේ වැද්දාට කරා කරලා කිව්වා පිංවන බය වෙන්න එපා. මං හික්ෂුන් වහන්සේ නමක්. පිංවත කරුණාකරලා මේ ආයුධය ගෙවවා දෙපැත්තේ නියෙන තුවාල සිදුරුවාවලට තණකාල වලින් ආවරණය කරන්න කිව්වා. මූඩි දෙකක් ගෙන්න කිව්වා ලේ ගෙනවාර.

මේ වැද්දා කම්පා වුණු. ඔහු වැදා වැරී සමාව අරගෙන මේ ආයුධය ගෙවවා පිදුරු වලින් දෙපැත්තේ ලේ ගෙන සිදුරු දෙක වැසුවා. ස්වාමීන් වහන්සේ වාචිකරලා තියන්න කියලා වැද්දාට කිව්වා. ඔහු එසේ කළා. මේ ස්වාමීන් වහන්සේ එම දූඩ් වේදනාව ගැරුයේ විනිවිද ගිය වේදනාව උන්වහන්සේ දාගැන්හට සම්පූර්ණ වුනා. අර සති ගෝචරය නිසා උන්වහන්සේට එම කායික වේදනාව ඉවසා ගන්න දරාගන්න හැකිවුනා. මහා සිහියෙන් සිරි නිසා එම දරුණු මාරාන්තික වේදනාව අනුපස්සනා කළා. වේදනාවම අනුපස්සනා කරමීන්ම උන්වහන්සේට හැකිවුනා අඩුම කාලයේ වන විට සියලු

කෙපළසුන් ජයගෙන අරහත් වගයෙන් අමාමහ නිවහ අවබෝධ කරගන්නට උන්වහන්සේ ඒ මොහොතේ ම පිරිනිවන් පා වාදාලා.

මේ වගේ කාසික වගයෙන් ඇතිවහ දැඩි වේදනාවක් පවා මේ සති ගෝවර උපනිඛද්ධ ගෝවරය පුරුදු කිරීමෙන් ජයගන්නට හැකිවීම එති ආනිසංසයි.

ඒ වගේම මානසික දොම්නස් වේදනා මොනතරම් වේදින්නට ලැබෙනවාද? පෙර සසංරථ් අහන්ත ජාතිවල අපි මානසික වගයෙන් දක් වින්දනය කළා. ඒ වාගේ සීමාවක් කෙපවරක් පරතෙරක් නැහැ. ඒ මානසික දක් වේදනාවන් සංස්දිවීමට මේ සති ගෝවර උපනිඛද්ධ ගෝවරය කායානු පස්සනා සතිපරිධානය, වේදනානු පස්සනා සතිපරිධානය විත්තානුපස්සනා සතිපරිධානය, දම්මානු පස්සනා සතිපරිධානය අතිශයින්ම උපකාර වෙනවා. එබැවින් භාග්‍යවත් සම්මුද්‍රපාණාන් වහන්සේගේ උපදෙස් පරදේදන් මෙම දොම්නස් වේදනාව සහ්සිදිවීමට මේ වඩා වෙන ඔෂ්ඨයක් ලබාකේ කොහොවත් නැහැ.

මහා ප්‍රජාපති ගෝත්ම මහරහතන් තෙරණින් වහන්සේ පිරිනිවන් පාහ්න ව්‍යුහ වේලාවේ, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේද දොර කොටුව දක්වා පසු ගමන් වැඩියා. උන්වහන්සේ මහා සංස්කා අමතා වදාලා. මහතෙනි, ආශ්‍යවය්සීයි, මහතෙනි ආශ්‍යවය්සීයි තමන්ගේ මැතිණයන් පිරිනිවන් පානවා කියා තරාගතයන් වහන්සේට දොම්නසක් නැහැ. මහතෙනි ඒ කුමක් නිසාද මහතෙනි, මා විසින් අවබෝධ කරගන්නා ලද ධර්ම ධාතුවේ ආනුහාවයයි කියා උන්හන්සේ සංස්කාට වදාලා.

ඒ වාගේ මහා සතිය, මහා ස්මූතිය පුරුදු කර ගැනීම නිසා ඒ වාගේ දොම්නස් විය යුතු අරමුණෝදී පවා දොම්නස් නොවී වාසය කිරීමේ ගක්තියක් ලැබෙනවා. මෙය විශේෂ ආනිසංසයක්. මේ ආකාරයට ප්‍රහාණය කිරීමෙන් ලැබෙන ආනිසංස 4 ක් මෙනහා නිබෙනවා. එසේම සම්පාදන ආනිසංස 3 තිබෙනවා. ඒවා නම්,

1. සත්වයන්ගේ විරද්ධිය
2. න්‍යාය සංඛ්‍යාත මාර්ගයට බැස ගැනීම
3. නිර්වාන අවබෝධ කරගැනීම

මේ කරුණු තහන නම් පැමිණිය යුතු ආනිසංසයි.

අත්හරිය යුතු ආනිසංස හතර නම් සොකපරද්දවාන් කියන 2 දී. දැක්බ දේශමනස්ස කියල 2 දී. සියල්ල 4 දී. මේවා ඉක්මවා යාමයි.

මේ අතරින් පැමිණිය යුතු ආනිසංස 3 කි. අනිවාර්යෙන්ම සිදුවෙනවා. තමාගේ ආත්ම සන්තානය විසුද්ධියට යන්න යන්න පිරිසිදු වෙන්න වෙන්න නයුය සංඛ්‍යාත මාර්ගය සම්ප වෙනවා. එසේම මාර්ගයට පැමිණිම නිසා ඒ අසංඛ්‍යාත බාහු සංඛ්‍යාත අමාමහ නිවන සාක්ෂාත් වෙනවා.

එබැවින් භාෂාවන් සම්මා සම්බුද්ධාතාන් වහන්සේ විසින් වදාල මෙම සන්තමහා ආනිසංස ලැබේමට පූජාවන්, ප්‍රතිපත්තියක් වෙනවා. මෙම සතිය දියුණු කිරීම පූග්‍රාම කිරීම, වැඩිම එබැවින් එය අරමුණු කිරීම වශයෙන් ස්කන්ධ පහ හතරට බෙදාල

- |                   |                   |
|-------------------|-------------------|
| 1. කායානුපස්සනා   | 2. වේදානානුපස්සනා |
| 3. විත්තානුපස්සනා | 4. ධම්මානුපස්සනා  |

නමින් පහදා වදාලා. අතිත බුද්ධසාසන වලත් සතිපටිධාන 4 මයි. ඊට වඩා වැඩි නැහැ. අනාගත බුද්ධ සාසනවලත් සතිපටිධාන 4 ක් මිස ඊට වඩා නැහැ. අඩුත් නැහැ. එයට හේතු රුකියක්ම තිබෙනවා. එයින් උපකාය සම්බන්ධ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ උපයක් අරමුණු කරගෙන වඩානු ලබන සතිපටිධානය කායානුපස්සානු සතිපටිධානයයි. ආධ්‍යාත්මික හෝ බාහිර හෝ සිත අරමුණු කරගෙන වඩාන (විශ්වාසාධ්‍යතාය) අරමුණු කරගෙන වඩාන සතිය විත්තානුපස්සනා සතිපටිධානයයි. ආධ්‍යාත්මික හෝ බාහිර හෝ සකද්ධාස්ථානය්ද සහ සංඛාරස්ථානය්ද දෙකට අයන් වන වෙළනයික දේමයන් සම්බන්ධ අරමුණු කරගෙන වඩාන සතිපටිධානය ධම්මානුපස්සනා සතිපටිධානයයි. ඒවා අරමුණු 4 ක් වුනාට දේමනා වශයෙන් එකයි. ඒ දේමනාට නමින් හඳුන්වන්නේ සතියයි. සතිය මනාව පිහිටුවා ගැනීමයි. අරමුණු වශයෙන් විවිධ ව්‍යන් වැඩිය යුතු දේම එකයි තියෙන්නේ. එය සතියයි. සතිය පමණක් නොව සම්සයක් ප්‍රජාව සමග එකතු වූ සති සම්පැර්යාය යි එම සති සම්පැර්යාය වැඩිමයි මෙනහි සතිපටිධාන භාවනාව නමින් ලොවිතුරා සම්මා සම්බුද්ධාතාන් වහන්සේ විසින් දේශනා කළේ.

එක් දිනක් බුදුරජාත්‍යන් වහන්සේ නිදසුනක් වගයෙන් දේශනා කළා. “ගෝවලේ නික්බලේ වර්ට සක් පේන්තිකේ විසයේ,” මහත්තානි, තමාගේ පියා සතු ගොදුරු බිමේ හැසිරෝත්වා. ගෝවලේ නික්බලේ වර්ට සක් පේන්තිකේ විසයේ නලධිනිමාරෝඩිනාරං නලධිනිමාරෝ ආරම්මත්‍රණ මහත්තානි, තමා පියා සතු ගොදුරු බිමේ හැසිරෝත්වා නම්, කෙපෙස් මාරයාට සිදුරුක් නොපෙනෙයි. කෙපෙස් මාරයාට අරමුත්‍රාක් නොපෙනෙයි.

නිදසුනක් වගයෙන් සිදුවූ දෙයක් මෙන් උපමා කතාවක් දේශනා කළා. කැටකිර්ල්ලක් තොරතුක් අග ඉර අව්ව තපීමින් සිටිද්දී සක්තාග්ගේ කියන කුරුල් උකුස්සෙක් වේගයෙන් ආවා. මෙම කැට කිර්ල්ල උප්පල කුඩා සතෙක් නිසා මෙම සක්තාග්ගේ කියන කුරුල් උකුස්සාට අසුවත්‍රා. ඉන්පසුව අර කැටකිර්ල්ල නිතියටත් උකටත් පත්ව කියා සිටියා. අහෝ මගේම වර්ද මගේ අව්වසනාව, මගේම අත්වැරුද්ද, මම අඳ මගේ පියා සතු ඉඩමේ සිටියා නම් මට මේ සතුරාගෙන් උපදුවය සිදු වන්නේ නැහැ. මේ සතුරාට හසුවන්නේ නැහැ කියලා ඇසුවා. ඒ වොලාවේ අර සක්තාග්ගේ කියන උකුස්සා ඇසුවා තමාගේ පියා සතු ඉඩම කොහොද නියෙන්නේ... කැට කිර්ල්ල උත්තර දුන්නා මගේ පියා සතු ඉඩම නියෙන්නේ වියද්දේ නිහාන හී කැට අතරයි කිව්වා.

මේ සක්තාග්ගේ කුරුල් උකුස්සා කිව්වා, එහෙමත් එනහතට ගිහින් බලන්න. එනහදි වුනන් මගෙන් නිදහසක් නැති බව තේරුම් ගන්න කියලා. මේ කුඩා කිර්ල්ලේ නිදහස් කළා. නිදහස් වූ කැට කිර්ල්ල කුමුරේ උයද්දේ වියලී ගිය මැටි කැටයක් උඩ වාඩිවෙලා අහියෝගයක් කළා. උකුස්සා, දැන් ඉතින් රජා වගේ එන්න. දැන් මාව අල්ලගෙන්න හැකිද බලන්න කිව්වා. මේ සක්තාග්ගේ කියන උකුස්සා තමාගේ මාන්තායෙන් උඩගු වෙලා අහසේ තුන් හතර වාරයක් වේගයෙන් පියාසර කරා ඊතලයක වේගයෙන් අර කැටකිර්ල්ලේ සිටි තැහට පාත් වුනා. කැටකිර්ල්ලේ දැන්නවා දැන් සතුරා තමා අල්ලාගෙන්න සම්පදී කියලා. ඒ නිසා අර කුමුරේ සිසාලා මතුවූ හී කැටය (පස් කැටය) යටට රංගා ගත්තා. ඒ වෙලාවේ අර වේගයෙන් ආ උකුස්සා තමාගේ වේගය පාලනය කරගත තොහැකිව අර මැටිකැරීයේ පපුව වැදි පැලී එතනම මැර වැවුත්‍රා. කැටකිර්ල්ල එලියට ඇවිත් ප්‍රිති වාක්ෂයක් කිව්වා. මම මගේ පියා සතු ඉඩමේ සිටි බැවින් සතුරාගෙන් ජය ගත්තා කියලා සතුවූ වුත්‍රා.

මෙම කතාව උපමාවක් වගයෙන් නිදර්ශනයක් වගයෙන් බිඳුරජාතාන් වහන්සේ ව්‍යුතා. යම් කෙනෙක් සතියෙන් තොරව සිටින සැම අවස්ථාවකදීම, කෙළෙස් මාරුයා හට සිදුරක් ගේනවා. කෙළෙස් මාරුයාට අරමුණාක් ලැබෙනවා. අර කැට කිරීල්ල තොරනා ප්‍රගට ගොස් අවච තපිමින් සිටින නිසා තමාගේ පියා සතු ඉඩමෙන් බැහැරව සිටිය නිසා කුරුලී උකුස්සාට අනුවත්‍යා. එස් නමුත් එම කාරකිරීල්ල දෙවන වත්‍යවිදී තමාගේ පියා සතු ඉඩමේ හතර වී සිටි වෙළාවේ සතුරා පර්දවා ජය ගේනට සමත් වුනා. යමෙක් ඒ වාගේ මහා සිහියෙන් සති ගෝචරයෙන් සිටිනවා නම් ඒ වෙළාවේ කෙළෙස් මරුට සිදුරක් තොපෙනී යනවා. කෙළෙස් මරුට අරමුණාක් තොපෙනී යනවා.

එබැවේන් පියා සතු ගොදුරු බැමේ හැසිරෙනවා නම් කෙළෙස් මාරුයාට සිදුරක් ලැබෙන්නේ නෑ. ඇතුළුවෙන්නට, මාරුයාට අරමුණාක් ලැබෙන්නේ නෑ. බැහැගන්නට, එබැවේන් සතියෙන් සිටින සැම විටම තමන් ආරක්ෂා සහිතව වාසය කළු වෙනවා.

රහතන් වහන්සේලාට නිබෙනවා ආයසී වංග 10 ක්, එයින් 3 වන එක තමයි, එකාරක්බා. එක ආරක්ෂාවක් ඇතිව වාසය කරනවා. එක මුර්කාරයෙක් ඇතිව වාසය කරනවා. එපූම සිටි සිහියෙන් යුතුව වාසය කරනවා.

එබැවේන් සසර දුකෙන් අත්මදී කෙළෙසුන් ජයගෙන මගිල්ල නිවන් සුවයෙන් සැනුසෙනු පිනිස සසුන් ගතවූ කුදාරුවන් විසින්ද සියලුම ගිහි පැවැදි දෙපක්ෂය විසින්ම තමාගේ ආරක්ෂාව තමා විසින් නිරතුරුව සකසා ගේනට ඕනෑම.

අප විසින් තොයෙක් අන්තරාය නිවාරණය කරගෙන්නට පිරින් කියා ගේනවා. අනුන්ට පිරින් තුළ් දෙනවා. අනුන්ට පිරින් පැන් වලින් සෙන් වඩනවා. පිරින් කියමින් අන් අයට ආරක්ෂාව සලසනවා. එස් නමුත් අනුන් කරන ආරක්ෂාවට වඩා තමන් විසින් කරගෙන්න ආරක්ෂාව අතිශින්ම ප්‍රයෝගනුවන් වෙනවා. අනුන්ගෙන් ලැබෙන ආරක්ෂාව තාවකාලික වෙන්න පුළුවන්. තමා බඛන ආරක්ෂාව සඳහකාලික වෙනවා. තමා බඛන ආරක්ෂාව පිරින් වලින්වන්, පිරින් තුළ් වලින් වන්, පිරින් සඡ්ධියන්වන් තොවයි ලැබේය හැකි වන්නේ. එවැනි ආරක්ෂාවන් ලැබුම එක්තරා සහන අධාරයක් වෙනවා. තාවකාලික වූ ආධාරයක් වෙනවා.

නියම ආරක්ෂාව නම් තමාගේ සහතිතානයේ මෙම “සතිය” පුරුදු කර ගැනීමෙන් ලැබෙන සඳාකාලික ආරක්ෂාවයි. සතිය මනාව පිහිටා නිබෙනවා නම් යක්ෂයෙක්, භූතයෙක්, ප්‍රේතයෙක්, කුම්භාන්ත්‍යයෙක් ආවත් බය වෙන්තේ නැහැ. කම්පනය වෙන්තේ නැහැ. තැනි ගේන්නේ නැහැ. නිගැස්සෙන්නේ නැහැ. වික්ෂිප්ත්ත වෙන්නේ නැ. දිව්‍ය සමාන අරමුණාක් ආවත් ඇඟලන්නේ නැ. මොනතරම් භයාහක අරමුණාක් ආවත් හිතේ දොම්ඩසක්, ව්‍යාපාදයක්, කුර්යායක් ඇති වන්නේ නැ. ආරක්ෂාව තමා පැහැ නියෙනවා. එබැවින් “බම්මේ” නම් රක්බති දම්මවාර” කියා ව්‍යාපාදී සිතියෙන් වාසය කිරීමයි. සිතියෙන් යුතුව වාසය කරන තමා ධර්මයේ පිහිටා සිටිය වෙනවා. මෙම සතිය නැමැති ධර්මය නිසා සර්වාකාරයෙන් තමාට ආරක්ෂාව ලැබෙනවා. මොලාව වශයෙන්ම ප්‍රමත්තක් නොව සංසාරක වශයෙනුත් සංසාර දුක්ඛ රාජීන්ගෙන්ද ආරක්ෂාව සැලසෙනවා. සතර අපා දුකින් ආරක්ෂාව සැලසෙනවා මුළුම දුර්භාග්‍ය දැකින් ආරක්ෂාව සැලසෙනවා. එසේ නමුත් එම සංසාර ගමන්දී අපමන දුක්ඛ ධර්මයන්ට මුහුණ පාන්තට සිදු වන බැවින් පරම ආරක්ෂාව වන ගාන්ති ලක්ෂණ නිර්වාණ දාතුව අවබෝධ වන්නේ මෙම සතිය පුරුදු කර ගැනීම නිසිය. එබැවින් ලාව පහළව්‍යතාක් අනත්ත අපර්මාන බුදු, පසේ බුදු, මහරජතන්වහන්සේලා විසින් පුරුදු කරගන්තා වූ ■ ආත්ම විශුද්ධිය පිතිස පුරුදුකරගන්තා වූ ගෝක පරිදේව සහේකිදුවීම පිතිස පුරුදු කරගන්තා වූ ■ ආයුෂී මාර්ගයක බැස ගැනීමට පුරුදු කරගන්තා වූ ■ අසංඛ්‍ය දාතු අමා මහ නිවාණ අවබෝධ කර ගැනීම සඳහා පුරුදු කරගන්තා වූ කායානුපස්සනා, වේදනානු පස්සනා, විත්තානු පස්සනා, දම්මානු පස්සනා යන සතර සතිපරිධානයන් අපි වඩන්නට, පුරුණ කරන්නට, දියුණු කරන්නට දැඩිසේ අධිජ්‍යාන කර ගනිමු.

භාවනා වැඩිමේදී සිතල ගණන් නොගෙන, උතුෂුම ගණන් නොගෙන, මැසි මදුරු පිඩා ගණන් නොගෙන, අවු වැසි, සුලං, විසසුරු සතුන්ගෙන් වන පිඩා ගණන් නොගෙන, වෙනත් වෙනත් අපහසුනා ගාර්ඩක වේදනා දක් පිඩා ගණන් නොගෙන, ඒ භාවනාව සම්බන්ධයෙන් තමා ගනු බඩන උත්සාහය තමා ගනු බඩන ව්‍යාකාමය, තමා ගනු බඩන පරිගුමය ඒකාන්තයෙන් මුලින් සඳහන් කළ සත්ත මහා ආනිසංසයන් ප්‍රතිචාර කර ගැනීමට හේතුවත, බුද්ධාදී මහෝත්තමයන් වහන්සේලා

ගමන්ගත් ඒකායන මාර්ගය වහ, ඉනාම වටේනා භාවනා මනසිකාරයක යෙදීමක්, ප්‍රතිපත්තියක යෙදීමක්, ධර්මයක හඳුසිරීමක් වහ බැවෙන වඩ වඩාත් උන්දුවෙන්, වඩ වඩාත් උද්දෝගයෙන් සුතුව මෙම සතිපථිධාන භාවනාවන්හි යෙදුන්නට ඕනෑ.

එසේ සතියෙන් සම්පූජ්‍යාදයෙන් සුතුව සතිපථිධාන වැබෙන සේ භාවනාවන් නි යෙදෙන මොනොනක් පාසාම තමා ගන්න හෙලන ප්‍රස්ථාම රුල්ලක් පාසා, තබන පියවරක් පාසා, ගතවන ද්‍රව්‍යක් පැයන් විනාඩියක් ත්‍රේපරයක් වින්තක්ෂණයක් පාසාම අපි සංසාර දුකාට නොව, නිර්හය දිසාව නම් වූ අමාමහ නිවන දෙසට ගමන් කරනවා වෙනවා.

භාවනා වැඩිමෙදි නික්ෂන් වහන්සේලා වශයෙන් හෝ ගිහි පිංචතුන් වශයෙන් හෝ එසේ භාවනා ගුණයක පිහිටා යම් කෙනෙකුගේ සිවිපසයක් පරිහරණය කරනවා නම් ඒ සිවිපසය පිරිනමන සැමට එම කුසලය මහත් එල වෙනවා මහානිස්සය වෙනවා.

යම් යෝගාවත්‍රයක් සතිපථිධාන වඩමින් එම කාලය තුළ යම්කෙනෙකුගේ ආභාරයක් අනුහව කරනවා නම්, පැන් රිකක් පාහය කරනවා නම්, සිවුරක්, පැදුමක් පරිහරණය කරනවා නම්, ආසනයක් පරිහරණය කරනවා නම් ඒවා පරිත්‍යාග කළ සැම දෙනාමට ඒ පිහා ඒකාභ්‍යයෙන් ලොවිතුරා සුව ලැබීමට මහත්වීල මහානිස්ස වෙනවා පමණක් නොව එසේ ගුණ පිළිවෙත් පුරුන සැමටත්, ගතවන විනාඩියක් වින්තක්ෂණයක් පාසාම ආත්ම විශුද්ධිය සෙලසාගෙන දියාන, අහිඹුද්ධා, විදුර්ගෙනා, සමාධි, සමාප්ති, මාර්ගලිල පිළිවෙලින් සියල් සසර දුක් කෙළවර කොට ලැබෙන අසංඛිත බාන සංඛ්‍යාත අගු අමාමහ නිර්වාණ බාතුව සුවසේ අවබෝධ කරගන්නට ලැබෙනවා.

ලොවිතුරා සම්මා සම්බුද්ධරජාතාන් වහන්සේ මහත් කරණාවෙන් වඩා උපදේශයට අනුව,

යෝ ඉමක්මිං දම්ම විනයේ අභ්‍යමතන්තේන් විහෙක්සති  
පහාය පාති සංසාරං දුක්ඛිස්සන්තං කරස්සති,

යම් කෙනෙක් මෙම සම්බුද්ධ ගාසනයෙහි අප්‍රමාදව. උරිධාන වියසීයන් ශ්‍රත්ව ප්‍රතිපත්තින්හි යෙදෙනවා නම්, ජාතිස්සාරය ගෙවාදමා දැක් කෙළවර කිරීම නම් වූ අමා මහ නිවත් අවබෝධ කර ගන්නවා කියා භාෂ්‍යවත්ත් වහන්සේ සහතික කොට වදාලා. එබැවින්, අපේ මෙම ප්‍රතිපත්තිය අපේ මෙම උත්සහාය අපේ මෙම ව්‍යායමය කිසිසේත් හවසම්පත් සඳහා නොව බුදු, පසේබුදු, මහරහත් වහන්සේලා අවබෝධ කළා වූ අස්‍යංත, බාතු සංඛ්‍යාත අමා මහ නිවන් සුව පිණිසම හේතුවේවා. ඒ සඳහා ඉදිරියටම යාමට අප සැමට ගක්ති බලය, යෙද්‍රය, ආර්ණ්‍යාව, ආගිර්වාදය, රත්නතුයාත්‍යාවයෙන් ලැබේවා !

මෙතෙක් වේලා තුන්සිත පහදවාගෙන බුදු සභුත් විර සිවනයන්, වතුරාර්ය සත්‍යවබෝධයන් නිමිතිකරගෙන සිදුකරගත් මෙම ධර්මදානමය කුසලනිසංස බලයෙන් හා රත්නතුයේ සූචිසි මහා ගුණාත්මකාව බලයෙන් ද, දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවර්තින් හා කළයුතු මේතුයන්ගේ ආගිර්වාද බලයෙන් මෙම ධර්ම ගුවනුය කළ මහන්වර, මුවර, දුදර්වන්, සැමටත් ඉහාත්ම වශයෙන් සකලුත්තරාය සර්වේපදවයන් නිවාරණය වේවා. ආර්ණ්‍යාව සෙත ගාන්තිය ඇතිව ගතවර්ණාධික කාලයක් දීර්ශ්‍ය ලැබේවා. තබන පියවරක් පාසා සූචිසි මහා ගුණයේ අසිමිත ආර්ණ්‍යාව ලැබේවා. සැම කළුම් ධර්ම මහසිකාරයෙන් ශ්‍රත්ව සතියෙන් සමාධියෙන් ශ්‍රත්ව හවනා ගුණ වැඩිවා. සැපසේ තින්ද යත්වා. සැපසේ අවදිවේවා. නපුරු සිහින නොපෙන්වා. දෙවියන්ට පියවේවා. රුෂ්න්ගෙන්, සතුරන්ගෙන්, ගින්හෙන්, ජ්‍රේයන්, වස විෂවලින්, අව් ආයුධ වලින්, මනුෂයන්ගෙන්, අමුනුෂයන්ගෙන් නිරිසන්ගත සතුන්ගෙන් සිහිනයකින්වත් බිජක් අන්තරාවක් කිසි ලෙසක නොම වේවා. කායික මානසික පිඩාවක් නොම්වී කායික මානසික සැනසිල්ල වැඩිදියුණු වේවා. නිත්‍ය සීල, උපේසර් සීල, සිවිබණ විහරණ, සතර සංග්‍රහ වස්තු, දුස පාර්මී වැනි බෝසත් ගුණයන්ගෙන් තව තවත් දියුණු වේවා. නොමග යන ප්‍රතිත්‍යා මෙත් කරුණාවන් සුගතිමග, දහම් මග, නිවන් මග පෙන්වා දීමේ ප්‍රත්‍යා සංස්ක්‍රිතය ලැබේවා. ගුණ නුවතින් දින බාහාසයෙන් යස ඉසුරින් හට නොග සම්පත්තියෙන් ආයු වර්ණ, සැප, බල, ප්‍රජාවන් පෙරපස වැඩින සඳ මඩලක් මෙන් දිනෙන් දින දියුණු වේවා !

වින්තා මානික්සරත්නයකින් හඳ සටයකින්, කල්ප වෘෂ්මයකින් මෙන් සිතු පැතැ සම්සක් ප්‍රාදේරනා ඉශ්ට සිද්ධ වේවා. මෙම බුද සඩුහෙන් ගත වර්ෂාධික කාලයක් නිර්වාත්‍ය ප්‍රාදේරනා කරමින් පාරම් පුරා ගැනීමට ආරක්ෂාව ලැබේවා. සසර වසනා තුරා පාරම් පුරා ගැනීමට ආරක්ෂාව ලැබේවා. සසර වසනා තුරා පාරම් දිර්ශයෙන් ප්‍රතිපත්ති පුරාගන්නට ජාති ජාතින් වාසනා වේවා ! හවයක් පාසු නිහේතුක ප්‍රතිසන්ධි පාතිස්මරණ කුදානා සම්මා දිටිය උඩුපත් වේවා ! දෙමාපියන් - සහෝදර සහෝදරයන්, දු දුරුවන්, නැඳු හිතමිතුරන්, සේවක, සේවකාවන්, පිරිවරාගෙන එකම ධර්ම මත්ත් මත්ත් මත්ත් ප්‍රයා දුක්ඛය, සමුද්‍ය, නිරෝධය, මාර්ගය යන වතුරාර්ය සත්‍ය අවබෝධයන් බුද, පසේබුද, මහරහතන් වහන්සේලා නිවී සැහසි පැමිණ වුදාලඩු අජරාමර ගාන්ත ලෝක්ත්තර අමෘත මහා නිර්වාතා සම්පත්ති ප්‍රතිලාභය පිණිසම මෙම ධර්ම දානමය කුසල සම්හාරය අපි සරම දෙනාටම එකසේම හේතු වාසනා වේවායි නිවන් සුව ප්‍රාදේරානා කරමු.

සාධු ! සාධු ! සාධු !

සියලු සත්වයේ වෙටර නොවෙන්වා  
 සියලු සත්වයේ තරහ නොවෙන්වා  
 සියලු සත්වයේ නිදුක් වෙත්වා  
 සියලු සත්වයේ නිරෝගී වෙත්වා  
 සියලු සත්වයේ සුවපත් වෙත්වා !!!

ප්‍රකුතෙකුන ජේන මතසිද්ධීන මුඩ්‍රාවීනේන

ඛුද්ධීබාද වත්තු ගතලිත්ත පසාද තත්ත්ව

රෝග සහේල් අරියඩම්ම ශක්තිද නාට්‍රෝ

සම්බෝධ ඇඟ්‍රැන මධ්‍ය ගව්චන සාදු කාදු